

# වාණිජ දාරු

වාණිජ විෂයය ගේ සින් අත්මලෝ

(අධ්‍යාපන කාර්යාලය - බැංහ්ගොඩි)

**Business Studies**

නිපුණතාව 14

ව්‍යාපාර සාර්ථකත්වය සඳහා අලෙවි කළමනාකරණයේ දායකත්වය අගයයි...

---

## අලෙවිකරණය

අනුගාසකත්වය : සුනිල් රාජපක්ෂ මහතා

සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ වාණිජ

සම්පත් දායකත්වය : කේ. කරුණා කපුගේ

ර/සාන්න අභ්‍යන්තර බාලිකා මහා

වාණිජ විෂයන් සඳහා ඉගෙනුම් ආධාරක ගොනු සැකසීමේ ව්‍යාපෘතිය



## නිපුණතා මට්ටම

- 14.1 අලෙවිකරණයට පදනම් වූ මූලික සංකල්ප විමසයි
- 14.2 අලෙවිකරණ දැරුණයේ විකාශනය විමසම්න් විවිධ අලෙවිකරණ දැරුණ සසඳයි
- 14.3 ඉලක්ක අලෙවිකරණ ක්‍රියාවලිය විමසයි
- 14.4 අලෙවිකරණ මිගුය හා එහි විචල්‍ය ව්‍යාපාරිකයාගේ හා ගනුදෙනුකරුගේ දාෂ්ටියෙන් විමසයි
- 14.5 අලෙවි කළ හැකි විවිධ නිෂ්පාදිත පවත්නා බව පෙන්වා දේයි
- 14.6 නිෂ්පාදිත සඳහා උචිත සන්නමක් නිර්මාණය කරයි
- 14.7 නිෂ්පාදිත සඳහා ආකර්ෂණීය ඇසුරුමක් හා ලේඛලයක් සැලසුම් කරයි
- 14.8 නිෂ්පාදිතය සඳහා යෝගා මිලක් තීරණය කරන ආකාරය විමසයි
- 14.9 නිෂ්පාදිත පාරිභේශිකයා අතට පත් කිරීම සඳහා සුදුසු බෙදා හැරීම මාර්ග යෝජනා කරයි
- 14.10 නිෂ්පාදිත අලෙවි කිරීම සඳහා යෝගා ප්‍රවර්ධන උපකුම යෝජනා කරයි

## 14.1 අලෙවිකරණයට පදනම් වූ මූලික සංක්ලේෂ විමසය

### “පාරිභෝගිකයා රුපත්”

ව්‍යාපාර ලේඛයේ පාරිභෝගිකයාට ප්‍රමුඛතාව හිමි වන අතර ඒ නිසා භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේදී නිෂ්පාදිතය සැලසුම් කිරීමේ සිට නිෂ්පාදිතය පාරිභෝගිකයා අතට පත් කරන තෙක් සහ ඉන් පසුවද ව්‍යාපාරිකයා නිෂ්පාදිතය පිළිබඳ සොයා බලමින් පාරිභෝගිකයාට ප්‍රමුඛතාව ලබා දෙයි

- ❖ “පාරිභෝගිකයා රුපත්” අලෙවිකරණය සම්බන්ධයෙන් මෙම ප්‍රකාශයේ යෝගාතාව ශ්‍රී ලංකාව ආගුණයන් පැහැදිලි කරන්න

අලෙවිකරුවන් දැඩි තරගකාරීන්වයක් යටතේ විවෘත වෙළෙඳපාල ආර්ථිකයක් යටතේ කටයුතු කරයි.. එවැනි තරගකාරී තත්ත්වයක් යටතේ ව්‍යාපාර ආයතනයක ලාභදායින්වය හා එහි දිගුකාලීන පැවත්ම තහවුරු වන්නේ පාරිභෝගිකයා තාප්තිමත් කළහොත් පමණි..

- ❖ අලෙවිකරණයේදී පාරිභෝගිකයා වැදගත් කොට සලකන්නේ ඇයි?

අලෙවිකරණයේදී පාරිභෝගිකයා වැදගත් කොට සලකයි. අලෙවිකරණය පාරිභෝගිකයා කේත්ද කර ගත් වැඩ පිළිවෙළක් වන අතර එමගින් ව්‍යාපාරයේ අලෙවිය වැඩි වී ව්‍යාපාරයේ සාර්ථකත්වය ඇති වේ..

- අලෙවිකරණය පාරිභෝගිකයාගෙන්ම ආරම්භ වී පාරිභෝගිකයාගෙන්ම අවසන් වන ක්‍රියාවලියකි.

අලෙවිකරණයේ මූලික අරමුණ වන්නේ පාරිභෝගික අවශ්‍යතා හා ව්‍යවමනා උපරිම ලෙස තාප්තිමත් කරමින් ව්‍යාපාරික අරමුණු ඉටු කර ගැනීමයි. මේ සඳහා පාරිභෝගික අවශ්‍යතා හා ව්‍යවමනා හඳුනා ගැනීම සඳහා අලෙවිකරණ පර්යේෂණ පවත්වනු ලබන්නේ අලෙවිකරණය මගිනි. එසේම එලෙස ලබාගත් තොරතුරු පදනම් කරගෙන නිෂ්පාදිත සැලසුම් කිරීම සඳහා අවශ්‍ය සහය ලබාදෙන්නේද අලෙවිකරණය මගිනි.

මෙහෙයුම් අංශය මගින් භාණ්ඩ නිෂ්පාදනය කළ පසු එවා මිල කරනු ලබන්නේද, ප්‍රවර්ධනය කරනු ලබන්නේද, බෙදාහරිනු ලබන්නේද අලෙවිකරණය මගිනි. එසේම භාණ්ඩ පාරිභෝගිකයන් අතට පත් කළ පසු අලෙවියෙන් පසු සේවා සපයන්නේද පාරිභෝගිකයා මූල්‍යාචාර ගෙන පාරිභෝගික ප්‍රතිචාර ලබා ගැනීමට කටයුතු කරනු ලබන්නේද අලෙවිකරණය මගිනි.

මේ අනුව අලෙවිකරණයේදී සිදුවන්නේ පාරිභෝගික අවශ්‍යතා හා ව්‍යවමනා තාප්තිමත් කර ව්‍යාපාරික අරමුණු ඉටුකරගත හැකි ආකාරයට භාණ්ඩයක නිෂ්පාදිත සැලසුම්කරණ අවස්ථාවේ සිට එම නිෂ්පාදිතය පාරිභෝගිකයා වෙත ලැබා කර දීම දක්වා සියලු කටයුතු මෙහෙයුමයි.

❖ අලෙවිකරණ කාර්යය හාන්ඩ් නිපදවීමට පෙර ආරම්භ වී එම හාන්ඩ්ය පාරිභෝෂනය කිරීමෙන් පසු දක්වාද විහිදී යයි..මෙම ප්‍රකාශනයේ වැදගත්කම විස්තර කරන්න

පළමුවෙන්ම පාරිභෝෂිකයාට අවශ්‍ය වන්නේ කුමන හාන්ඩ් හා සේවාදැයි සෙවිය යුතුය. ඒ අනුව අලෙවිකරණ කාර්යයන් හාන්ඩ් නිපදවීමට පෙර ආරම්භ වේ. එසේ නිපද වූ හාන්ඩ් පාරිභෝෂිකයාට ලබා යුත් පසුවද හාන්ඩ්ය පිළිබඳ පාරිභෝෂික අදහස් විමසා බැලිය යුතුය. එමගින් වඩා එලදායි සේවාවක් පාරිභෝෂිකයාට ලබා දීමෙන් ව්‍යාපාරික කටයුතු වඩා සාර්ථකව ගෙන ගිය හැකි වේ. එමගින් මෙහි අති වැදගත්කම හෙළි වේ.

මෙම අනුව අලෙවිකරණය යනු,

පාරිභෝෂික අවශ්‍යතා හා ව්‍යවමනා තාප්තිමත් කිරීම මගින් තම ව්‍යාපාරික අරමුණු ඉටු කර ගැනීම සඳහා සිදුකරන පාරිභෝෂිකයාගෙන් ආරම්භ වී පාරිභෝෂිකයාගෙන්ම අවසන් වන පුළුල් ක්‍රියාවලියකි.

### අලෙවිකරණය පිළිබඳ නිර්ච්චන

- පුද්ගල සහ කණ්ඩායම් තම අවශ්‍යතා හා ව්‍යවමනා ඉටුකර ගැනීම සඳහා වට්නාකමකින් යුත් නිෂ්පාදිත නිර්මාණය කිරීම, ඉදිරිපත් කිරීම සහ නිදහසේ වෙනත් අය සමග නුවමාරු කිරීම සඳහා වූ සමාජයේ ක්‍රියාවලිය අලෙවිකරණයයි.

Philip Kotler

- පුද්ගල හා සංවිධානමය අරමුණු තාප්තිමත් කිරීම සඳහා පුවමාරු කිරීමට අවශ්‍ය අදහස් හාන්ඩ් හා සේවා සංකල්පය, මිල කිරීම ප්‍රවර්ධනය හා බෙදා හැරීම සැලසුම් කිරීමේ හා ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය අලෙවිකරණයයි.

අැමෙරිකානු අලෙවිකරණ සංගමය

ඉහත නිර්ච්චන අනුව අලෙවිකරණය යනු,

පුද්ගලයින්ගේ හා ආයතනවල අවශ්‍යතා හා ව්‍යවමනා තාප්තිමත් කිරීම සඳහා වූ සමාජයේ හා කළමනාකරණ ක්‍රියාවලියකි.

## අලෙවිකරණය සහ අලෙවිය අතර පවතින වෙනස්කම්

අලෙවිකරණය	අලෙවිය
<ul style="list-style-type: none"> <li>• අලෙවිකරණය කුළ අලෙවියට අමතරව මිල කිරීම බෙදා හැරීම ප්‍රවර්ධනය කිරීම යනාදි වගයෙන් ක්‍රියාකාරකම් රාඛියක් පවතී.</li> <li>• අලෙවිකරණ කාර්යභාරයට පුද්ගලයින් විශාල ප්‍රමාණයක් දායක වේ.</li> <li>• පාරිභෝගික අවශ්‍යතා හා වූවමනා උපරිම ලෙස තෘප්තිමත් කරයි.</li> </ul>	<ul style="list-style-type: none"> <li>• අලෙවිය කුළ දැකිය හැකි වන්නේ අත්පිට හෝ නොයට භාණ්ඩයක හෝ සේවාවක අයිතිය පැවරීමක් පමණි.</li> <li>• අලෙවිය ගැනුම්කරු සහ විකුණුම්කරු පමණක් දායක වේ.</li> <li>• පාරිභෝගික අවශ්‍යතා හා වූවමනා තෘප්තිමත් කිරීම පිළිබඳව අවධානය යොමු නොකරයි.</li> </ul>

### අලෙවිකරණයේ වැදගත්කම

#### ව්‍යාපාරිකයාට

- ගනුදෙනුකරුවන් නිර්මාණය කර ගැනීමට සහ ඔවුන් රඳවා ගැනීමට
- ආයතනයේ සාර්ථකත්වය අත්පත් කර ගැනීමට හා රඳවා ගැනීමට
- ලාභ ලැබීම අඛණ්ඩව පවත්වාගෙන යාමට
- අයිතිකරුවන් හා සේවක තෘප්තිය වර්ධනයට
- තරගකාරීත්වයට සාර්ථකව මූහුණ දීමට
- වෙළඳපොල කොටස පුළුල් කර ගැනීමට

#### පාරිභෝගිකයාට

- තමා වියදම් කරන මුදලට උපරිම තෘප්තියක් ලැබීම
- වෙළඳපොල පිළිබඳ තෙරතුරු ලැබීමෙන් පාරිභෝගිකයා දැනුවත්වීම
- වෙළඳපොල හාණ්ඩ හා සේවා සුලභ වීම
- ඉතා පහසුවෙන් නිෂ්පාදිත ලබාගත හැකි වීම
- විවිධ හාණ්ඩ පරිභෝගනයෙන් පීවන තත්වය උසස්වීම

#### ආර්ථිකයට

- නිෂ්පාදන විවිධාංගිකරණය ඇති වීම
- නිෂ්පාදනය පුළුල් වීම
- සේවා නියුක්තිය ඉහළ යාම
- ආදායම බෙදා යාමේ විෂමතා ඉවත් වීම
- රමේ සමස්ත ආර්ථික වර්ධනය ඇති වීම

- ❖ අලෙවිකරණය ..... ආරම්භ වී ..... අවසන් වේ.  
අලෙවිකරණයේ මූලික අරමුණ වන්නේ පාරිභෝගික ..... ඉටු කර  
දෙමින් ..... ඉටු කර ගැනීමයි.
  - ❖ “අලෙවිකරණය යනු විකිණීම හා මිලදී ගැනීම සම්බන්ධ කාර්යයක් පමණක්  
තොට්ටි” පැහැදිලි කරන්න.
- ❖ අලෙවිකරණය හා විකිණීම අතර පවතින වෙනස්කම් පැහැදිලි කරන්න
  - ❖ අලෙවිකරණය හා විකිණීම පිළිබඳ පහත ප්‍රකාශන අතුරෙන් ප්‍රසත්‍ය ප්‍රකාශය  
වන්නේ
    1. අලෙවිකරණය පුළුල් ක්‍රියාවලියක් වන අතර විකිණීම පවතු ක්‍රියාවලියකි
    2. විකිණීම අලෙවිකරණ ක්‍රියාවලයේ එක් කාර්යයක් පමණි
    3. විකිණීම එම කාර්යයෙන් පසුව නිමා ව්‍යවද අලෙවිකරණය විකිණීමට පෙර හා  
පසු ක්‍රියාත්මකවේ
    4. විකිණීමකදී සමාජය කෙරෙහි අවධානය යොමු කළද අලෙවිකරණයේදී  
සමාජය පිළිබඳ අවධානය යොමු තොකරයි
    5. විකිණීමේදී නිෂ්පාදිතය කෙරෙහි අවධානය යොමු කළද අලෙවිකරණයේදී  
පාරිභෝගික අවශ්‍යතා හා ව්‍යවමනා කෙරෙහිද අවධානය යොමු කරයි

(....)

## වෙළඳපාල

සමාන අවශ්‍යතා ව්‍යවමනා සහිත ඒවා භූවමාරු ක්‍රියාවලියක් මගින් තෘප්තිමත් කර  
ගැනීමට කැමැත්ත හා හැකියාව ඇති සත්‍ය හෝ විහව ගැනුම්කරුවන්ගේ එකතුව  
වෙළඳපාලයි

## සත්‍ය වෙළඳපොල/ ගැනුම්කරුවන්

කිසියම් නිෂ්පාදිතයක් මිලදී ගත්තා සහ පාරිභෝෂණය කරන ගනුදෙනුකරුවන් මින් අදහස් වේ

## විහා වෙළඳපොල/ ගැනුම්කරුවන්

අනාගතයේදී ඇති විය හැකි ගනුදෙනුකරුවන් මින් අදහස් වේ

## **වෙළඳපොල වර්ගීකරණය**

### **1 ගැනුම්කරුවන්ගේ අවශ්‍යතා හා වූවමනා මත**

මෙහිදී වෙළඳපොල ප්‍රධාන කොටස් 2කට වර්ග කරයි


- i පාරිභෝෂික වෙළඳපොල - ගැනුම්කරු සිය පුද්ගල පාරිභෝෂණය හෝ කුටුම්භ පාරිභෝෂන හා සේවා ඉල්ලුම් කරන වෙළඳපොලයි
- ii කාර්මික හා සේවා වෙළඳපොල - ව්‍යාපාර ආයතනවලට අවශ්‍ය ප්‍රාග්ධන හා සේවා විවිධ සම්පත් හා කාර්මික සේවා පූවමාරු වන වෙළඳපොලයි

### **2 තුතන පූවමාරු ආර්ථිකය මත**

මෙහිදී වෙළඳපොල ප්‍රධාන කොටස් 5කට වර්ග කරයි

- i සම්පත් වෙළඳපොල
- ii නිෂ්පාදිත වෙළඳපොල
- iii රජයේ වෙළඳපොල
- iv පාරිභෝෂික වෙළඳපොල
- v අතරමැදියන්ගේ වෙළඳපොල

## නුතන පුවමාරු ආර්ථිකයක ප්‍රවාහ ඇතුළත් වෙළඳපොල ආකෘතිය



මුලාගුය : Kotter P & Keller K.L : (2017) Marketing Management

නුතන පුවමාරු ආර්ථිකයක ප්‍රධාන වෙළඳපොල වර්ග 5ක් ක්‍රියාත්මක වන බවත් ඒවා එකිනෙක මත අන්තර් ක්‍රියා කරමින් මූල්‍ය හා මුද්‍රක ප්‍රවාහයන් ප්‍රතිච්‍රියා දෙසට ගමන් කරමින් නිෂ්පාදනය පුවමාරුව හා පාරිභෝගිකය සිදුවන ආකාරය Philip Kotler සහ K.L Keller යන අය විසින් රචිත පෙන්වා දෙයි.

පාරිභෝගිකයන්ගේ සමන්වීත පාරිභෝගික වෙළඳපොල මගින් ඔහු සතු සම්පත්, සම්පත් වෙළඳපොල වෙත විකුණුයි. ඒ සඳහා මුදල තැමති මූල්‍ය ප්‍රවාහය පාරිභෝගික වෙළඳපොල වෙත සම්පත් වෙළදුන් විසින් මුදා හරි

සම්පත් වෙළඳපොල නිෂ්පාදකයින් නිෂ්පාදන සාධක මිලදී ගෙන ඒ සඳහා නිෂ්පාදකයින් විසින් සම්පත් වෙළඳපොලට මූල්‍ය ප්‍රවාහය මුදා හරි

නිෂ්පාදන වෙළඳපොල තුළ හාණ්ඩ් හා සේවා නිෂ්පාදනය සිදුවන අතර ඒවා මුදල ලබාගෙන අතරමැදියන් වෙත ලබාදෙන අතර අතරමැදියන් පාරිභෝගික වෙළඳපොලට මෙන්ම රජය නියෝජනය කෙරෙන රජයේ වෙළඳපොල සඳහාද හාණ්ඩ් හා සේවා ලබාදේ

නුතන ආර්ථිකයක රජයේ කාර්යභාරය කැපී පෙනෙන අතර ඔවුන් අනෙකුත් වෙළඳපොලයන්හි කේත්තුය බවට පත් වෙමින් කටයුතු කරයි

රජයේ වෙළඳපොල නිෂ්පාදන කටයුතු මෙන්ම පාරිභෝගික කටයුත් සිදු කරන අතර සපයනු ලබන නිෂ්පාදිත සඳහා බදු අය කරයි

❖ වෙළඳපොල සිවින ගැනුම්කරුවන් වර්ග කළ හැකි ආකාරය දක්වන්න

1. කාර්මික පාරිභෝගිකයා ( ව්‍යාපාර ආයතන )
2. රජයේ පාරිභෝගිකයා ( රාජ්‍ය ආයතන )
3. කේවල පාරිභෝගිකයා ( ඔනැම පුද්ගලයෙක් )

## අලෙවිකරණ හර සංකල්ප / හර අලෙවිකරණ සංකල්ප

අලෙවිකරණ හර සංකල්ප යනු අලෙවිකරණ ක්‍රියාවලිය පදනම් වී ඇති මූලික සාධකය. අලෙවිකරණ ක්‍රියාවලියේ ආරම්භයේ සිට අවසානය දක්වා මෙම මූලික සංකල්පයන් දාමයක් ලෙස එකිනෙකට සම්බන්ධව පවතී.

### අලෙවිකරණ හර සංකල්ප

- අලෙවිකරණ මාර්ග
- හැඟීම හා නිරත වීම
- වට්නාකම හා තෘප්තිය
- සැපයුම දාම
- තරගකාරීත්වය
- අවශ්‍යතා වුවමනා හා ඉල්ලුම
- නුවමාරුව
- අලෙවිකරණ පරිසරය
- ඉලක්ක වෙළඳපොල පිහිටුවීම හා වෙළඳපොල බණ්ඩනය
- පිරිනැමුම / පිළිගැන්වීම (නිෂ්පාදිත) සහ සන්නම්
- ගෙවන ලද, අයිතිකර ගන්නා ලද හා උපයන ලද මාධ්‍ය

## අවශ්‍යතා වූවමනා හා ඉල්ලම

### ➤ අවශ්‍යතා

මිනිසා තුළ ඇති කිසියම මූලික පෙළීමේ ස්වභාවයක් ඉටුකර ගැනීම නැතහොත් මිනිසාගේ පැවත්ම තහවුරු කර ගැනීමට මූලික වශයෙන්ම සපුරා ගත යුතු තත්ත්වයන්ය.

### ➤ වූවමනා

අවශ්‍යතාවයකට අදාළව නිශ්චිත හාණේඩ හෝ සේවා හෝ සඳහා ඇතිවන ආගාව හෙවත් කැමත්ත/පුද්ගලයෙකු සිය අවශ්‍යතා සපුරා ගැනීමට නිශ්චිත නිෂ්පාදිතවලට යොමු වේම.

### ➤ ඉල්ලම

අවශ්‍යතාවයක් ඉටු කර ගැනීම සඳහා ඇතිවන වූවමනාව හා එම අවශ්‍යතාවය ඉටු කර ගැනීමට නිෂ්පාදිතයක් මිලදී ගැනීමට ඇති හැකියාව නිසා ඇතිවන තත්ත්වයක්.

❖ අලෙවිකරණයේදී හඳුනාගත යුතු වෙළඳපාල ඉල්ලමේ ස්වභාවයන්/ විවිධ ඉල්ලම් තත්ත්ව මොත්වාද?

	ඉල්ලම් තත්ත්වය	අලෙවිකරණ ප්‍රයත්තය
(අ)	<b>සාණ ඉල්ලම</b> හාණේඩ කෙරේ පාරිභේගික පිරිසක් අකමැති වේ නම් මෙවැනි ඉල්ලමක් පවතී	දහ ඉල්ලමක් බවට පත් කිරීම සඳහා මිල අඩු කිරීම, ඉල්ලම නැවත ලබා ගැනීම හා නැවත නිරමාණය කිරීම, ප්‍රවර්ධනය
(ආ)	<b>ශුන්‍ය ඉල්ලම</b> නිෂ්පාදිතය පිළිබඳ ආසාවක් හෝ තොදැනුවත්කම නිසා මෙවැනි ඉල්ලමක් පවතී	දැනුවත් කිරීම, ඉල්ලම නිරමාණය කිරීම, ප්‍රවාරණය, තම නිෂ්පාදිතවල ප්‍රතිඵල පෙන්වා දීම
(ඇ)	<b>සැයුවුණු ඉල්ලම</b> වෙළඳපාලේ පවතින කිසිම නිෂ්පාදිතයකින් පාරිභේගිකයාගේ ඇතැම් වූවමනා තෘප්තිමත් කළ තොහැකි විට මෙවැනි ඉල්ලමක් හට ගනී	ඉල්ලම සංවර්ධනය කිරීම, අලෙවි පරෝෂණ මගින් තෘප්තිය ඇතිවන ආකාරයට ඉල්ලම නැවත නිරමාණය කිරීම

(අ)	පහත බසින ඉල්ලුම නිෂ්පාදිතයක් සඳහා පැවති ඉල්ලුමක් පහත බසින තත්ත්වයකි. ඕනෑම නිෂ්පාදිතයකට මෙය සිදුවේ	ඉල්ලුම ප්‍රතිසම්පාදනය එලදායී සංවර්ධනය තම ඉලක්ක වෙළඳපොල සොයා ගැනීම
(ආ)	අකුමවත් ඉල්ලුම විවිධ කාල වකවානු අනුව ඉහළ පහළ යන ඉල්ලුමකි	ඉල්ලුම ක්‍රමවත් කිරීම, නමුෂයිලී මිල ක්‍රමයක් හා ප්‍රවර්ධන ක්‍රම අනුගමනය කිරීම
(ඇ)	පූර්ණ ඉල්ලුම ආයතනයේ ධාරිතාවට සමාන වූ ඉල්ලුමක් පැවතීම	ඉල්ලුම රඳවා ගැනීම, පාරිභෝගික තාප්තිය යක ගැනීම, ගුණත්වය ප්‍රබෝඩව ආරක්ෂා කර ගැනීම
(ඈ)	අධි පූර්ණ ඉල්ලුම ආයතනයේ ධාරිතාව ඉක්මවා අැතිවන ඉල්ලුම	ඉල්ලුම අඩු කිරීම, මිල වැඩි කිරීම, ප්‍රවර්ධනය අඩු කිරීම
(ඉ)	අනර්ථකාරී ඉල්ලුම සඳාවාරයට පවතැනී, සෞඛ්‍යයට භානිගෙන දෙන නිෂ්පාදිතවලට අැති ඉල්ලුම	ඉල්ලුම වඩාත් අඩු කිරීම, මිල වැඩි කිරීම, බදු පැනවීම, ප්‍රවර්ධනය තහනම් කිරීම

## ඉලක්ක වෙළඳපොල පිහිටුවීම හා වෙළඳපොල බණ්ඩනය

### ඉලක්ක වෙළඳපොල

කිසියම නිෂ්පාදකයෙකු තම නිෂ්පාදිත අලෙවි කිරීම සඳහා සමස්ත වෙළඳපොලෙන් නිශ්චිත පාරිභෝගික පිරිසක් කෙරෙහි අවධානය යොමු කිරීම හෙවත් තම නිෂ්පාදිතය පාරිභෝගික කණ්ඩායමක් තෝරාගෙන ඒ අය වෙනුවෙන්ම භාජන්වා දීම සඳහා වන වෙළඳපොලයි.

දායා: තරුණ පිරිස් ඉලක්ක කොටගෙන සුවද විලුවුන් නිෂ්පාදනය  
ක්‍රිකට් ක්‍රිඩකයන් ඉලක්ක කොටගෙන ක්‍රිකට් පිති නිෂ්පාදනය

### පිහිටුවීම

කිසියම නිෂ්පාදිතයක් පිළිබඳව පාරිභෝගිකයාගේ මනසෙහි යහපත් ආකල්පයක් ගොඩ නැගීමයි. පාරිභෝගිකයාගේ මනසෙහි තම නිෂ්පාදිතය නොමැකෙන ලෙස ස්ථාපිත කිරීම.

## වෙළඳපොල කාණ්ඩනය

සමස්ත වෙළඳපොල සමජාතීය පාරිභෝගික කණ්ඩායම් ඇතුලත් වන පරිදි උප කොටස් වලට බෙදුමයි.

### ප්‍රශ්න

- ❖ ඉලක්ක වෙළඳපොලක් තෝරා ගැනීමට හේතු මොනවාද?
- ❖ තම නිෂ්පාදිතය පාරිභෝගිකයාගේ මතසෙහි තොමැකෙන ලෙස ස්ථාපිත කිරීමට අනුගමනය කළ හැකි උපත්‍රම මොනවාද?

## **පිරිනැමුම (නිෂ්පාදිත) සහ සන්නම්**

ව්‍යාපාරිකයන් විසින් ගනුදෙනුකරුවෙකුගේ අවශ්‍යතා තැප්තිමත් කිරීම සඳහා ඉදිරිපත් කරනු ලබන වටිනාකම් සමූහය පිරිනැමුම ලෙස හැඳින්වේ. මෙම පිරිනැමුම නිෂ්පාදිත සැපයීම මගින් ඉටු කරනු ලබයි.

**සන්නම -** සන්නම යනු වෙළඳපොලේ තරගකාරී නිෂ්පාදිත අතරෙන් තම නිෂ්පාදිත වෙන් කර හැඳුනාගැනීම සඳහා හාවිතා කරන අක්ෂර කාණ්ඩයක් හෝ ලාංඡනයක් හෝ ඒවායේ සංකලනයකි.

### **අලෙවිකරණ මාර්ග**

ඉලක්ක වෙළඳපොල වෙත ලැබා වීමට අලෙවිකරුවෙක් යොදාගන්නා විවිධ ප්‍රවේශයි ප්‍රධාන අලෙවිකරණ මාර්ග 3කි

1. සන්නිවේදන මාර්ග -ලදා: පුවත්පත්, රුපවාහිනී, සිනමා, දුරකතන, පෙස්ස්ටර්, තැපැල්පත්, අන්තර්ජාලය
2. බෙදාහැරීමේ මාර්ග -ලදා: තොග වෙළඳාම, සිල්ලර වෙළඳාම, නියෝජිත වෙළඳාම
3. සේවා මාර්ග -ලදා: ගබඩා, ප්‍රවාහන, බැංකු, රක්ෂණය වැනි උපකාරක සේවා

## ගෙවන ලද අයිතිකරගන්නා ලද හා උපයන ලද මාධ්‍ය

ආයතනයක් විසින් තම නිෂ්පාදිත පිළිබඳ පාරිභෝගිකයා දැනුවත් කිරීම වෙනුවෙන් මුදල් ගෙවා ප්‍රවාරණ මාධ්‍යයක් හාවිතා කරනු ලබයි නම් එය ගෙවන ලද මාධ්‍යයයි. එනම් ආයතනයක් යම් කිසි මුදලක් ගෙවා රුපවාහිනී, සගරා, සහ්වී සංදර්ජන, වෙළඳ දැන්වීම් වැනි මාධ්‍යවල පල කරන දැන්වීමය.

## අයිතිකරගන්නා ලද මාධ්‍ය

ආයතනයක් තමාගේම වෙබ් අඩවි, මූහුණු පොත (facebook) වැනි මාධ්‍යවල පල කරන දැන්වීම් ආදියයි. අද බොහෝ ආයතන තම ආයතනය වෙනුවෙන්ම සකස් කර ගන්නා ලද වෙබ් අඩවි, මූහුණු පොත වැනි අන්තර්ජාල පහසුකම ඔස්සේ හිමි කරගත් දේ මගින් මෙන්ම තමන්ගේ දැන්වීම් පමණක් පල කළ හැකි ආයතන පරිග්‍රය තුළම ක්‍රියාත්මක වන සහ්වී සංදර්ජන, පුවරු මෙන්ම දැන්වීම් පුවරුද මීට නිදුසුන්ය.

## උපයන ලද මාධ්‍ය

පාරිභෝගිකයන් හෝ ආයතනයට පරිභාහිර පුද්ගලයන් ස්වේච්ඡාවෙන් ආයතනයේ සන්නම් පිළිබඳ කට වවනය, සර්පිලාකාර අලෙවිකරණය වැනි මාධ්‍ය මගින් සන්නිවේදනයයි. තමන් විසින් කිසිදු මුදලක් තොදරා තම නිෂ්පාදිත පිළිබඳ සුහ පණිවුඩියක් තම පාරිභෝගික ප්‍රජාව වෙත සම්ප්‍රේෂණය වන්නේ නම් එය උපයන ලද මාධ්‍යය ලෙස හඳුන්වා දිය හැක.

බොහෝ ව්‍යාපාර සමාජ සත්කාර කිරීම, සමාජ වගකීම ඉටු කිරීම, ව්‍යාපාර ආවාරධරම පද්ධතියක් පවත්වාගෙන යාම වැනි කටයුතු සිදු කිරීමේදී ඒ පිළිබඳ දැනුවත් බාහිර පාරිජව පුවත්පත්, රුපවාහිනී නාලිකා, ප්‍රසිද්ධ දේශනයන් ආදි විවිධ මාරුගයන්ගෙන් ආයතනය පිළිබඳව ආයතනයේ නිෂ්පාදිත පිළිබඳව කරනු ලබන දේශන, කරා, පුවත්පත් ලිපි, රුපවාහිනී සාකච්ඡා මගින් ආයතනයට ලැබෙන ප්‍රවාරය මෙන්ම සර්පිලාකාර අලෙවිකරණය වැනි දේය.

## හැඟීම හා නිරත වීම

සන්නිවේදන මාධ්‍ය අතරින් තමා හාවිතා කරන සන්නිවේදන මාධ්‍ය කොතරම් විෂය පරියක් ආවරණය වනවාද යන්න පිළිබඳ ව්‍යාපාරිකයාගේ දාෂ්ටීය, හැඟීම ලෙස අදහස් කරයි. නැතිනම් තමන් විසින් තම නිෂ්පාදිත පාරිභෝගිකයා වෙත ලැගා කිරීමට ඔවුන් දැනුවත් කිරීම සඳහා යොදාගත් ප්‍රවාරණ මාධ්‍ය කොතරම් දුරට පාරිභෝගික ප්‍රජාව ආවරණය කරනු ලැබුවේද යන්න ආයතන විසින් කරනු ලබන සෝඩිසි කිරීමකි.

**නිදසුන්** - මූහුණු පොත යොදාගෙන තම නිෂ්පාදිත පිළිබඳ දැනුවත් කිරීමේදී ඒ සඳහා කොතරම් පිරිසක් අවධානය යොමු කළාද යන්ත ලිකක් දැමීමෙන් තේරුමිගත හැකිය.

සන්නිවේදන මාධ්‍ය කෙරෙහි පාරිභෝගිකයා කොතරම් දුරට අවදානය යොමු කරන්නේද එසේම සක්‍රිය ලෙස සම්බන්ධ වන්නේද යන්න නිරතවීම යනුවෙන් අදහස් වේ

## වටිනාකම හා තෘප්තිය

වටිනාකම යනු පාරිභෝගිකයා අවශ්‍යතා ඉටු කිරීමට නිෂ්පාදිතයකට ඇති හැකියාව පිළිබඳව පාරිභෝගිකයා විසින් කරනු ලබන සමස්ත ඇගයීමයි. මෙම සමස්ත ඇගයීම සඳහා නිෂ්පාදිතයක ගුණත්වය සේවා සහ (qsp) මිල යන සාධක ත්‍රිත්වය වැඩිවීම සැලකිල්ලට ලක් කරයි. මෙහිදී නිෂ්පාදිතයක වටිනාකම ඉහළ නැංවීම සඳහා ගුණත්වය හා සපයනු ලබන සේවා හොඳ තත්ත්‍යයෙන් පැවතීම ඉවහල් වන නමුත් නිෂ්පාදිතයක වටිනාකම අඩවීම සඳහා මිල වැඩිවීම යන සාධකය බලපායි. වටිනාකම නිෂ්පාදිතයෙන් ලැබෙන ප්‍රතිලාභය හා ඒ සඳහා දරන පිරිවැය අතර අනුපාතයකි. පාරිභෝගිකයා අපේක්ෂා කරන ආකාරයට නිෂ්පාදිතයක් බිහි කිරීම මගින් පාරිභෝගිකයා අත්පත් කර ගන්නා සතුට තෘප්තිය වේ.

පාරිභෝගිකයා අපේක්ෂා කරන වටිනාකම නිෂ්පාදිතයකින් නොලැබේ නම් පාරිභෝගිකයා අතෘප්තිමත් වන අතර අපේක්ෂා කරන වටිනාකම ඒ අයුරින්ම පාරිභෝගිකයාට හිමි වේ නම් ඔහු තෘප්තිමත් වේ. එසේම අපේක්ෂා කළ වටිනාකමට වඩා ඉහළ වටිනාකමක් නිෂ්පාදිතයෙන් ලබා දේ නම් උපරිම ලෙස තෘප්තියට පත් වේ. මෙම සංකල්ප පිළිබඳ සංජානනයන් පුද්ගලබද්ධ වේ. ඒ අනුව වටිනාකම හා තෘප්තිය අතර ඇති සම්බන්ධතාව පැහැදිලි වේ.

### ප්‍රශ්න

1. පාරිභෝගික තෘප්තිය ඇති කිරීම සඳහා යොදාගත හැකි නිර්ණායක මොනවාද?
2. පාරිභෝගික තෘප්තිය උපරිම කිරීමෙන් ආයතනයකට අත් කර ගත හැකි වාසි මොනවාද?
3. පාරිභෝගික වටිනාකම හා පාරිභෝගික තෘප්තිය අතර ඇති සම්බන්ධතාව විස්තර කරන්න

## සැපයුම් දාමය

ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා සැපයුම්ව නිෂ්පාදිතයක් නිර්මාණය කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් සැලසුම් කිරීම හා ක්‍රියාත්මක කිරීමත් නිෂ්පාදිත නිර්මාණය කිරීමට අවශ්‍ය අමුලුවා ඇණවුම් කිරීමේ සිට අවසාන පාරිභෝගිකයා අතට පත් කිරීම හා ඉන් පසුත් දායකවන්නා වූ සියලුම ප්‍රවාහයි.

## තරගකාරීත්වය

විහාර හා පවතින සම්පාදිත නිෂ්පාදිත සහ ආදේශකයන් මගින් ඇති කරනු ලබන බලපෑමයි

### තරගකාරීත්වයේ මට්ටම්

- සන්නම් තරගකාරීත්වය
- කර්මාන්ත තරගකාරීත්වය
- ස්වරුප තරගකාරීත්වය
- පොදු තරගකාරීත්වය

### ප්‍රශ්න

- ❖ භාණ්ඩයක ආදේශකත්වය මත තරගකාරීත්ව මට්ටම නම් කර නිදසුන් සමගින් පැහැදිලි කරන්න

## ▪ පුවමාරුව

වටිනාකම ඇති යමක් (නිෂ්පාදිත) ද්වීපාරුගලීය එකගතාවක් මත දෙපාරුගවයක් අතර ගනුදෙනු වීමයි.

පුවමාරුවක් සම්පූර්ණ වීම සඳහා අත්‍යාවශ්‍යයෙන්ම තිබිය යුතු කොන්දේසි

- අවම වශයෙන් දෙපාරුගවයක් සිටිය යුතු වීම
- එක් එක් පාරුගවය සතු වටිනාකමක් ඇති යමක් තිබිය යුතු වීම
- එක් එක් පාරුගව අතර අදහස් පුවමාරු වීම හා බෙදා හැරීමට හැකියාව තිබිය යුතු වීම
- එකිනෙක පාරුගවයන්ට යමක් පිළිගැනීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට හෝ නිදහස තිබිය යුතු වීම
- එක් එක් පාරුගවයන් විසින් අනෙක් පාරුගව සමග ගනුදෙනු කිරීම යෝග්‍ය යැයි විශ්වාස කළයුතු වීම

## ▪ ගනුදෙනු

පුවමාරුවක් සමග ගනුදෙනුවක් ඇතිවන අතර පාරුගව දෙකක් හෝ කීපයක් අතර එය සිදුවිය හැකිය. පාරුගව දෙකක් හෝ කීපයක් හෝ අතර වටිනාකම වෙළෙඳාම් වීම ගනුදෙනුවක් ලෙස අර්ථකරීනය කළ හැකිය. පුවමාරුවක් ඇති වූ බවට ගනුදෙනුව සාක්ෂියකි.

## ▪ සම්බන්ධතා

පුවමාරුව හා ගනුදෙනු සාර්ථකව සිදුවීමට නම් එකිනෙක පාරුගව (ගනුදෙනුකරු, සැපයුම්කරු, බෙදාහරින්නන්) අතර යහපත් සම්බන්ධතා ඇතිවීම අවශ්‍ය වේ. තුළනයේ මෙය සම්බන්ධතා අලෙවිකරණය ලෙස හඳුන්වයි. ව්‍යාපාර ආයතනය සමග සම්බන්ධ වන ප්‍රධාන පාරුගව වන ගනුදෙනුකරුවන්, සැපයුම්කරුවන් හා බෙදාහරින්නන් ඇතුළු අනෙකුත් පාරුගව අතර දිගුකාලීනව අනෙක්නාය වශයෙන් තෘප්තිමත් හා ලාභදායී සම්බන්ධතා ගොඩනෑගැනීම් සම්බන්ධතා අලෙවිකරණයයි.

## ප්‍රශ්න

- ❖ ව්‍යාපාර ආයතනයකට සිය ගනුදෙනුකරුවන් සමග සම්බන්ධතා ගොඩනගා ගත හැකි විවිධ ස්වරුප මොනවාද?

## අලෙවිකරණ පරිසරය

ව්‍යාපාරයක අලෙවිකරණ උපාය මාරුග සහ අලෙවිකරණ හැකියාවන්ට බලපෑම් කරනු ලබන කාර්යය සහ පුළුල් පරිසර සාධක හා බලවේගයන්ය. ඒතම් අලෙවිකරණ පරිසරය ප්‍රධාන කොටස් දෙකකට බෙදේ.

- 1 කාර්ය පරිසරය :අභ්‍යන්තර/සූක්ෂම අලෙවිකරණ පරිසරය
- 2 පුළුල් පරිසරය : බාහිර/ සාර්ථක අලෙවිකරණ පරිසරය

කාර්ය පරිසරය - අදාළ ව්‍යාපාරය හා සම්බන්ධ සැපයුම්කරුවන්, බෙදාහරින්නන්, අලෙවිකරුවන් සහ ඉලක්ක ගනුදෙනුකරුවන් අන්තර්ගත වේ

පුළුල් පරිසරය - ප්‍රජා විද්‍යාත්මක, ආර්ථික, ස්වාභාවික, තාක්ෂණික, දේශපාලන, නීතිමය, සාමාජිකයා හා සංස්කෘතික පරිසර ප්‍රයෝග වේ

අලෙවිකරණය ව්‍යාපාරිකයාට, පාරිභෝගිකයාට මෙන්ම ආර්ථිකයටද වැදගත් වේ

ව්‍යාපාරිකයාට අලෙවිකරණයේ වැදගත්කම

- ❖ ගනුදෙනුකරුවන් නිරමාණය කර ගැනීමට හා ඔවුන් රඳවා ගැනීමට
- ❖ ආයතනයේ සාර්ථකත්වය අත්පත් කර ගැනීමට හා රඳවා ගැනීමට
- ❖ ලාභ ලැබීම අඛණ්ඩව පවත්වාගෙන යාමට
- ❖ අයිතිකරුවන් හා සේවක තාප්තිය වර්ධනයට
- ❖ තරගකාරීත්වයට සාර්ථකව මුහුණ දීමට
- ❖ වෙළඳපොල කොටස පුළුල් කර ගැනීමට

පාරිභෝගිකයාට අලෙවිකරණයේ වැදගත්කම

- ❖ තමා වියදුම් කරන මුදලට උපරිම තාප්තියක් ලැබීම
- ❖ වෙළඳපොල පිළිබඳ තෙරතුරු ලැබීමෙන් තමා දැනුවත් වීම
- ❖ වෙළඳපොල හාන්ඩ හා සේවා සුලබ වීම
- ❖ ඉතා පහසුවෙන් නිෂ්පාදිත ලබා ගත හැකිවීම
- ❖ විවිධ හාන්ඩ පරිභෝගනයෙන් පිවන තත්වය ඉහළ නංවා ගත හැකිවීම

ආර්ථිකයට අලෙවිකරණයේ වැදගත්කම

- ❖ නිෂ්පාදන විවිධාංගිකරණය ඇති වීම
- ❖ නිෂ්පාදනය පුළුල් වීම
- ❖ සේවා නියුක්තිය ඉහළ යාම
- ❖ ආදායම බෙදි යාමේ විෂමතා අවම වීම
- ❖ රටේ ආර්ථික වර්ධනයට හා සංවර්ධනයට මග පැදිම

## **14.2 අලෙවිකරණ දැරුණයේ විකාශනය විමසම්න් විවිධ අලෙවිකරණ දැරුණ සහයෝගී අලෙවිකරණ දැරුණය**

ව්‍යාපාරයක් සිය අරමුණු ඉටු කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු මූලික ක්‍රමවේදයන් පිළිබඳ මග පෙන්වීම අලෙවිකරණ දැරුණය ලෙස හැඳින්වේ

### **අලෙවිකරණ දැරුණයේ විකාශනය**

තරගකාරීත්වය, තාක්ෂණයේ වෙනස් වීම හා පාරිභෝගික බල ගැන්වීම ආදි තත්ත්වයන්ගේ වෙනස් වීමත් සමග අලෙවිකරණ දැරුණයන්ද ක්‍රමිකව විවිධ වෙනස් වීම ඔස්සේ වර්තමානය දක්වා විකාශනය වී ඇත

### **අලෙවිකරණ දැරුණයේ විකාශනය / අලෙවිකරණ සංකල්ප**

- නිෂ්පාදන සංකල්පය
- නිෂ්පාදිත සංකල්පය
- විකුණුම්/අලෙවි සංකල්පය
- අලෙවිකරණ සංකල්පය
- ගනුදෙනුකරු සංකල්පය
- සාමාජයීය අලෙවිකරණ සංකල්පය
- සාකල්‍යවරු අලෙවිකරණ සංකල්පය

### **නිෂ්පාදන සංකල්පය**

අලෙවිකරුවන්ට මග පෙන්වන ලද පැරණිම සංකල්පයයි. මෙය විකුණුම්කරු අභිමුළ සංකල්පයකි. මින් අදහස් වන්නේ අඩු පිරිවැයක් යටතේ නිෂ්පාදකයින්ට කැමති හාන්ච වෙළඳපොල සුලබ කිරීම මගින් සිය නිෂ්පාදිත සාර්ථකව අලෙවි කර ගැනීමට හැකියාව ඇති බවයි. මෙහිදී පාරිභෝගික අවශ්‍යතා පිළිබඳ එතරම සැලකිල්ලක් නොදක්වන අතර ගුණත්වය ගැනැද නොතකන ලදී. නිෂ්පාදන ධාරිතාව ඉහළ තැබීම කෙරෙහි පමණක් ව්‍යාපාරිකයේ උත්ත්‍ය වූහ. මෙම සංකල්පයට අනුව අලෙවිකරුවන් විසින් පහත සඳහන් කාර්ය කෙරෙහි අවධානය යොමු කරන ලදී

- නිෂ්පාදනය හැකිතාක් වර්ධනය කිරීම / කාර්යක්ෂම කිරීම
- අඩු පිරිවැය (නිෂ්පාදන ඒකක මිල අඩු කරලීම)
- බෙදා හැරීම වඩාත් ප්‍රාථමික සහ කාර්යක්ෂමව සිදු කිරීම

මෙම අනුව ඒකාධිකාරී වෙළඳපොල වාතාවරණයක් තුළ සහ අඩු ආදායම් ලබන පාරිභෝගික පිරිස් ඉදිරියේ මෙම සංකල්පය සාර්ථක විය හැකි යැයි සිතිය නොහැක.

ආරම්භක ස්ථානය	අවධානය	උපතම	අවසාන ඉලක්කය
කර්මාන්තගාලාව/ නිෂ්පාදනාගාරය	නිමවුම/ නිෂ්පාදන ක්‍රියාවලිය	නිෂ්පාදන කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, පිරිවැය අවම කිරීම හා මහා පරිමාණව නිෂ්පාදනය පූජ්‍යාච්ච් බෙදා හැරීම	නිෂ්පාදන ප්‍රමාණය ඉහළ දැමීම තුළින් ලාභ ල්පරිම කිරීම

### නිෂ්පාදන සංකල්පය

ඉහළ ගුණත්වයකින් හා ත්‍රියාකාරීත්වයකින් යුත්ත මෙන්ම නව්‍ය හා සිත් ඇද ගන්නා ලක්ෂණවලින් සමන්විත නිෂ්පාදන මිලදී ගැනීමට පාරිභෝගිකයා පෙළමේය යන දෘශ්‍යීයෙන් කටයුතු කරනු ලබන විකුණුම්කරු අභිමුඛ සංකල්පයකි. වෙළඳපොල වෙනස්කම කෙරෙහි හෝ පාරිභෝගික රුවී අරුවීකම කෙරෙහි අවධානය යොමු නොකරයි. හාන්ඩ විකුණා ගැනීම සඳහා විකුණුම් ප්‍රවර්ධන උපකුම කෙරෙහිද සැලකිල්ලක් නොදක්වයි. මෙම සංකල්පය අනුගමනය කරන අලේවි කළමණාකරුවේ පහත සඳහන් කාර්ය කෙරෙහි අවධානය යොමු කරන ලදී.

- සිය අභිමතය පරිදි ආයතනයේ නිෂ්පාදනවල ගුණත්වය පිළිබඳ අවධානය යොමු කිරීම
- සිය නිෂ්පාදනයන් සුපිරි තත්ත්වයට පත් කිරීමට අඛණ්ඩව තම කාලය හා ගුමය වැය කරමින් පර්යේෂණ හා සංවර්ධන කටයුතු සිදු කිරීම

ආරම්භක ස්ථානය	අවධානය	උපතම	අවසාන ඉලක්කය
කර්මාන්ත ගාලාව	නිෂ්පාදනය	ගුණත්වය, වර්ධනය යන නව ගුණාංග සහිත නිෂ්පාදන උදිරිපත් කිරීම	ඉහළ ගුණයෙන් යුතු නිෂ්පාදන ඉදිරිපත් කිරීම තුළින් ලාභ ල්පරිමය

### විකුණුම් සංකල්පය

පාරිභෝගිකයා පෙළමවීමකින් තොරව නිෂ්පාදන අලේවිකිරීමට නොහැකිබව විකුණුම් සංකල්පයේ මුළුක හරයයි. එනම් තරගකාරී විකුණුම් ප්‍රතිපත්ති හා විකුණුම් ප්‍රවර්ධන ක්‍රම අනුගමනය කිරීමෙන් විකුණුම් වැඩිකර ගැනීම මගින් ලාභය හා වෙළඳපොල කොටස වැඩිකර ගැනීමයි. පාරිභෝගික අවශ්‍යතා හා ව්‍යවමනා පිළිබඳ අවධානය යොමු නොකරයි. මෙයද විකුණුම්කරු අභිමුඛ සංකල්පයකි.

ආරම්භක ස්ථානය	අවධානය	ලිපතුම	අවසාන ඉලක්කය
කිරීමාන්ත ගාලාව	නිෂ්පාදිත	පුළුල් විකුණුම් හා අලෙවී ප්‍රවර්ධන ප්‍රයත්නයන් පුළුල්ව බෙදා හැරීම	විකුණුම් වැඩිකර ගැනීම තුළින් ලාභ උපරිමය

### අලෙවිකරණ සංකල්පය / ද්වීසාධක අලෙවිකරණ සංකල්පය

මෙම සංකල්පයේ හරය වන්නේ නිෂ්පාදනය කළ හැකි හාණ්ඩ නිෂ්පාදනය කරනවා වෙනුවට අලෙවී කළ හැකි හාණ්ඩ නිෂ්පාදනය කිරීමයි. එනම් තම ඉලක්ක වෙළෙඳපාලේ අවශ්‍යතා හා ව්‍යවමනා හඳුනාගෙන රේට අනුකූලව හා සේවා නිරීමාණය කළ යුතු බවත් ඒ මගින් පාරිභෝගික තෘප්තිය ලගා කර දිය යුතු බවත් මෙම සංකල්පයෙන් අදහස් වේ. මෙය පාරිභෝගික අභිමුළ සංකල්පයකි. නිෂ්පාදිතයට වඩා පාරිභෝගික අවශ්‍යතාවලට හා ව්‍යවමනා වලට මුළු තැනක් හිමිවේ.

ආරම්භක ස්ථානය	අවධානය	ලිපතුම	අවසාන ඉලක්කය
ඉලක්ක වෙළෙඳ පොල	ගනුදෙනුකරු අවශ්‍යතා හා ව්‍යවමනා	ඉලක්ක අලෙවිකරණය	ගනුදෙනුකරු තෘප්තිය තුළින් ලාභ අරමුණු ලගා කර ගැනීම

### ගනුදෙනුකරු සංකල්පය

ගනුදෙනුකරුවන් වෙන් වෙන්ව ගෙන ඒ ඒ ගනුදෙනුකරුට ගැළපෙන පරිදි නිෂ්පාදිත ඉදිරිපත් කිරීමත්, සියලු අලෙවිකරණ උපතුම ඒ ඒ ගනුදෙනුකරු මුළු කරගෙන සිදුකිරීමත් මගින් සිය අලෙවිකරණ ප්‍රයත්නය සාර්ථක කර ගැනීම මෙම සංකල්පයේ අදහස වේ. මෙම සංකල්පයෙන් බලාපොරොත්තු වන්නේ දිගුකාලීනව ගනුදෙනුකරුට වටිනාකමක් ලබාදීමෙන් පසු ගනුදෙනුකරුගේ පක්ෂපාතීත්වය ලබා ගැනීමයි.

ආරම්භක ස්ථානය	අවධානය	උපකම	අවසාන ඉලක්කය
ඉලක්ක පාරිභෝගිකයන් අතරින් එක් එක් ගනුදෙනුකරුවාගේ රුවී අරුවිකම්	එක් එක් ගනුදෙනුකරුවාගේ රුවී අරුවිකම්	එක පුද්ගල අලෙවිකරණය	එ එ ගනුදෙනුකරුවා තාප්තිමත් කිරීම හා පොදුගලික ලාභය

### සාමාජිය අලෙවිකරණ සංකල්පය / ත්‍රි සාධක අලෙවිකරණ සංකල්පය

පාරිභෝගික හා සාමාජිය යහ පැවැත්ම ආරක්ෂා වන හෝ වැඩි දියුණු වන පරිදි ඉලක්ක වෙළඳපාලේ අවශ්‍යතා හා ව්‍යවමනා තාප්තිමත් කිරීම සාමාජිය අලෙවිකරණ සංකල්පය ලෙස හැඳින්වේ. අලෙවිකරණ ප්‍රතිපත්ති තීරණය කෙරෙන විට වෙළඳ ලාභය, පාරිභෝගික අවශ්‍යතා, මෙන්ම සාමාජිය හිතකරහාවය පිළිබඳ කරුණු කෙරෙහිද මෙහිද අවධානය යොමු කෙරේ.


මෙම සංකල්පය යටතේ ප්‍රධාන පාර්ශවයන් 3 ක් පිළිබඳ අවධානය යොමු කරයි.

### සමාජය

(සමාජ සංරක්ෂය හා සූභසාධනය)

(සමාජය හිතකරහාවය

පිළිබඳ සැලකිලිමත් විම)



### ගනුදෙනුකරුවන්

(අවශ්‍යතා හා ව්‍යවමනා ඉටු වීම)

පාරිභෝගික අවශ්‍යතා කෙරෙහි

සැලකිල්ල දැක්වීම

### ව්‍යාපාරය

ව්‍යාපාරික අරමුණු ඉටු වීම

ව්‍යාපාර ලාභය කෙරෙහි

සැලකිල්ල දැක්වීම

ආරම්භක ස්ථානය	අවධානය	උපකම	අවසාන ඉලක්කය
මානව පැවැත්ම හා සමස්ත සමාජය	මානව අවශ්‍යතා හා සූභසාධනය	සාමාජිය හා සඳාවාරාත්මක අලෙවිකරණය	ගනුදෙනුකරුවන්ගේ හා සාමාජිය අලේක්ෂා ඉටු කරමින් ව්‍යාපාරික අරමුණු ඉටු කර ගැනීම

## සාකල්‍යවාදී අලෙවිකරණ සංකල්පය / පරිපූර්ණ අලෙවිකරණ සංකල්පය

ව්‍යාපාර ආයතනයක වඩා උසස් ප්‍රතිඵල ලබා ගැනීමට නම් අලෙවිකරණයේ සියලුම සංරච්ච එකම අරමුණකින් යුතුව ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම අවධාරණය කෙරෙයි. එනම් තරගකාරී ව්‍යාපාර පරිසරයට වඩා යෝගා වන්නේ පරිපූර්ණ එකාබද්ධ ප්‍රවේශයකි. මේ අනුව සාකල්‍යවාදී අලෙවිකරණ සංකල්පය බිජි විය. මෙම සංකල්පය පහත දැක්වෙන අංශ 4 පිළිබඳ අවධානය යොමු කරයි

1. සම්බන්ධතා අලෙවිකරණය
2. සමෝධානිත අලෙවිකරණය
3. අභ්‍යන්තර අලෙවිකරණය
4. කාර්යසාධන අලෙවිකරණය
  1. සම්බන්ධතා අලෙවිකරණය

ව්‍යාපාරයේ සියලුම ඇල්මැති පාර්ශවයන් දීර්සන කාලීනව දෙපාර්ශවයටම ප්‍රතිඵලදායී සම්බන්ධතා ගොඩනැගීම සම්බන්ධතා අලෙවිකරණයේ ඉලක්කයයි. එහි ප්‍රතිඵලය වන්නේ ව්‍යාපාරයක් එහි සියලුම ඇල්මැති පාර්ශවයන් අතර ලාභදායී සම්බන්ධතා සහිත අලෙවිකරණ ජාලයක් නිරමාණය වීමයි.

### 2. සමෝධානිත අලෙවිකරණය

අලෙවිකරණ මිණුයේ සියලුම විවලායන් (4pts) ඉලක්ක ගනුදෙනුකරුවන් තෘප්තිමත් කිරීම අරමුණු කරගෙන ක්‍රියාත්මක විය යුතු බව මෙහි අදහසයි. එසේ නැතහොත් ව්‍යාපාර ආයතනයේ සියලුම කළමනාකරුවන්ගේ හා සේවකයන්ගේ කාර්යයන් අලෙවිකරණ කාර්ය හා සමායෝජනය විය යුතු බවයි.

### 3. අභ්‍යන්තර අලෙවිකරණය

ව්‍යාපාර ආයතනයේ නියුත්ත සියලුම සේවකයන්ගේ, එනම් ඉහළම කළමනාකරුගේ සිට පහළම සේවකයා තෙක් ගනුදෙනුකරුට තොද සේවාවක් ලබා දැමුව සහයෝගයෙන් හා සක්‍රීයව එකතු වීමයි. මේ අනුව ආයතනයේ සියලු දෙනාම යෝගා මූලධර්ම හාවතා කරන බව තහවුරු කර ගනී.

### 4. කාර්යසාධක අලෙවිකරණය

අලෙවිකරණ වැඩසටහන් හා ක්‍රියාමාර්ග සැකසීමේදී හා ක්‍රියාත්මක කිරීමේදී සමාජ වගකීම් හා ආචාර ධර්ම හා පරිසරය පිළිබඳ අවධානය යොමු කළ යුතු බව මෙයින් අදහස් කරයි

එනම් ව්‍යාපාරික ඉලක්ක සහ පාරිභෝගික තෘප්තිය කෙරෙහි අවධානය යොමු කරන අතරම සමාජය කෙරෙහින්, ආචාර ධර්ම කෙරෙහින් එක සේ අවධානය යොමු කළ යුතුම බව අවධාරණය කෙරේ.

ආරම්භක ස්ථානය	අවධානය	උපකම	අවසාන ඉලක්කය
වෙළඳ පොල	අැල්මැති පාර්ශ්වයන්ගේ අපේක්ෂා හා සාමාර්ශය අපේක්ෂා	සම්බන්ධතා, අභ්‍යන්තර සමෝෂානික හා කාර්යාල අලෙවිකරණය	අැල්මැති පාර්ශ්වයන් හා සාමාජික ප්‍රතිලාභ ලබාදීම තුළින් ව්‍යාපාරයේ ඉලක්ක මුටු කර ගැනීම

### විභාග ප්‍රශ්න

❖ 2019 I-23 හැකිතාක් අවම පිරිවැයකින් හාණ්ඩ නිෂ්පාදනය කර  
වෙළඳපොල තුළ එම හාණ්ඩ සුලහ කිරීමට ව්‍යාපාරිකයෙකු දරන උත්සාහය  
වඩාත් හොඳින් නිරුපණය වන්නේ කුමන සංකල්පය මගින්ද?

- |                            |                           |
|----------------------------|---------------------------|
| 1 අලෙවිකරණ සංකල්පය         | 2 සමාජයීය අලෙවිකරණ සංකල්ප |
| 3 විකුණුම සංකල්පය          | 4 නිෂ්පාදිත සංකල්පය       |
| 5 නිෂ්පාදන අලෙවිකරණ සංකල්ප |                           |

❖ 2019 II-6 IV පාරිභෝගික වටිනාකම හා පාරිභෝගික තාප්තිය අතර ඇති සම්බන්ධතාව විස්තර කරන්න

❖ 2018- I -22 ආයුර්වේදීය ද්‍රන්තාලේප නිෂ්පාදකයෙකුගේ අදහස අනුව සිය නිෂ්පාදිත ස්වාභාවික වර්ණයකින් රසයකින් පෙනුමකින් මෙන්ම ඉහළ ගුණත්වයකින්ද සමන්වීත විය යුතුය. මෙම අදහසට වඩාත්ම ගැලපෙන අලෙවිකරණ සංකල්පය කුමක්ද?

1. නිෂ්පාදන සංකල්පය
  2. නිෂ්පාදිත සංකල්පය
  3. විකුණුම් සංකල්පය
  4. අලෙවිකරණ සංකල්පය
  5. සාකලුවාදී අලෙවිකරණ සංකල්පය
- (.....)

2016 II-6 I සාමාජයීය අලෙවිකරණයේ ප්‍රධාන ලක්ෂණ 2ක් විස්තර කරන්න

1. සමාජයේ යහ පැවැත්ම ආරක්ෂා වීම හා වැඩිදියුණු වීම
2. සම්පත් අරපිරිමැස්මෙන් හාවතා කිරීම හා මතු පරම්පරාවට සම්පත් ඉතිරි වීම
3. පරිසර හිතකාමී හාණේඛ නිෂ්පාදනය සිදු වීම
4. සමාජ ආරක්ෂාව ඇති වීම
5. සමාජයේ දිගුකාලීන පැවැත්ම පිළිබඳ අවධානය යොමු වීම

❖ සාකලුවාදී අලෙවිකරණ සංකල්පය වඩාත් අදාළ වන්නේ

1. පාරිභෝගික අවශ්‍යතා සහ වුවමනා පිළිබඳ අවධානය
  2. ගුණත්වය හා සාධාරණ මිල පිළිබඳ අවධානය
  3. සමාජ සංරක්ෂණය හා ගනුදෙනුකරුවන් පිළිබඳ අවධානය
  4. පාරිභෝගිකයා, සමාජය, සේවකයින් පිළිබඳ අවධානය
  5. දැඩි අලෙවි ප්‍රවර්ධන පිළිබඳ අවධානය
- (.....)

- ❖ අලෙවිකරණ සංකල්පයේ උපාය මාරුග වනුයේ
  1. අනාතන්තර අලෙවිකරණය
  2. සමෝධානික අලෙවිකරණය
  3. සම්බන්ධතා අලෙවිකරණය
  4. සමාජ වගකීම් අලෙවිකරණය
  4. අලෙවි ප්‍රවර්ධනයයි

(....)
  
- ❖ පහත “අ” කොටසින් අලෙවිකරණ සංකල්පයද “ආ” කොටසින් අලෙවිකරණ සංකල්පය හා සම්බන්ධ විවෘතයන්ද දැක්වේ

අ	ආ
1 නිෂ්පාදිත සංකල්පය	A සමස්ත හා ඒකාබද්ධ අලෙවිකරණ වැඩසටහන් කිරීමේ අවශ්‍යතාව
2 සාකල්‍යවාදී අලෙවිකරණ සපුරාලීම සංකල්පය	B පාරිභෝගික වූවමනා සොයාබලා ඒවා
3 අලෙවිකරණ සංකල්පය	C නිෂ්පාදිත සුලඟ කොට අඩු මිලකට බෙදාහැරීම
4 විකුණුම් සංකල්පය	D උස්ස ගුණත්වයෙන් යුත් හාන්ඩ තිපදවා සාධාරණ මිලකට සැපයීම
5 නිෂ්පාදන සංකල්පය යොමු	E විකුණුම් උපක්‍රම කොරේකි වැඩි අවධානයක් කිරීම

“අ” කොටසේ සඳහන් අලෙවිකරණ සංකල්ප “ආ” කොටසේ සඳහන් විවෘතයන් හා අනුපිළිවෙළින් ගැලපු විට ලැබෙන පිළිතුර කුමක්ද?

1. A B C D E
  2. B C D E A
  3. D A B E C
  4. C D E A B
  5. E A B C D
- ( )

❖ සමාජ හිතකරනාවය පිළිබඳ අලෙවිකරණ සංකල්පය තු සාධක සංකල්පයකි. මෙම සාධක ත්‍රිත්වය නම්

- 1 ව්‍යාපාරයේ ලාභය / පාරිභෝගිකයාගේ තාප්තිය / සමාජ සුහාසාධනය
- 2 අලෙවි පිරිවැටුම / සේවක තාප්තිය / සමාජ සුහාසිද්ධිය

3 නිෂ්පාදන කුමය/ විකුණුම් ප්‍රවර්ධනය/ ගනුදෙනුකරුගේ තාප්තිය

4 ඉලක්ක වෙළඳපොල/ පාරිභෝගිකයාගේ තාප්තිය/ ව්‍යාපාරයේ ලාභය

5 භාණ්ඩයේ නිමාව/ ගනුදෙනුකරුගේ තාප්තිය/ සමාජ සුහස්‍යයේය

(....)

### අලෙවිකරණ සංකල්පයන් සැස්දීම

සංකල්පය සහ අර්ථය	ආරම්භක අවස්ථාව	මූලික අවධානය	අලෙවිකරණ උපක්‍රම	අවශ්‍ය වන ඉලක්කය
නිෂ්පාදන සංකල්පය- නිෂ්පාදන සුලඟ කොට අඩු මිලට භාණ්ඩ විකිණීම				
නිෂ්පාදිත සංකල්පය- ගුණාත්මක බවින් ඉහළ භාණ්ඩ සාධාරණ මිලකට විකිණීම				
විකුණුම් සංකල්පය- ප්‍රවර්ධන කුම මගින් ගනුදෙනුකරුවන් ආකර්ෂණය කර ගැනීම				
අලෙවිකරණ සංකල්පය- පාරිභෝගික වුවමනා හඳුනා ගෙන ඒ අනුව තරගකාරී ලෙස භාණ්ඩ නිපද්‍රිමි				
ගනුදෙනුකරු සංකල්පය- එ එ ගනුදෙනුකරුවන්ට ගැළපෙන ආකාරයට භාණ්ඩ නිපද්‍රිමි				
සාමාජිය අලෙවිකරණ සංකල්පය- ගනුදෙනුකරුගේ මෙන්ම සමාජයේ තාප්තිමත් භාවය සඳහා භාණ්ඩ නිපද්‍රිමි				
සාකල්‍යවලදී අලෙවිකරණ සංකල්පය- ආයතනයේ සියලුම පාර්ශව ගැන මෙන්ම සමාජයද පිළිබඳව සලකා බලා භාණ්ඩ නිපද්‍රිමි				

### **14.3 ඉලක්ක අලෙවිකරණ ක්‍රියාවලිය විමසනී**


## වෙළඳපාල බණ්ඩනය

විෂම ගති ලක්ෂණවලින් යුක්ත සමස්ත වෙළෙඳපොල සමඟාතීය ගති ලක්ෂණවලින් යුක්ත වූ කණ්ඩායම් වලට බෙදා වෙන් කිරීමයි

පාරිභෝගික වෙළෙඳපාල බණ්ඩනය සඳහා යොදා ගන්නා පදනම්

- හුගේලිය සාධක
  - ප්‍රජා විද්‍යාත්මක සාධක
  - මත්‍යා විද්‍යාත්මක සාධක
  - වර්යාත්මක සාධක

පාරිභෝගික වෙළෙඳපාල බණ්ඩනයට යොදා ගන්නා පදනම් පහත සටහන මගින් දැක්විය හැකිය



## සංඛ්‍යාදයේ වෙළඳපොල බණ්ඩනයක් සඳහා තිබිය යුතු අවගතතා

- මැතිය හැකි වීම (Measurable)
- පෙර විය හැකි බව/ප්‍රවේශ විය හැකි බව (Accessible)
- ප්‍රමාණවත් බව (Substantial)
- වෙන් කොට හඳුනාගත හැකි බව (Differentiable)
- ක්‍රියාත්මක කළ හැකි බව (Actionable)

MASDA

## වෙළඳපොල බණ්ඩනයේ ප්‍රයෝගන / වාසි

- සමස්ත වෙළඳපොලම විෂ්ලේෂණයට හාජනය කෙරෙන නිසා වෙළඳපොල පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගත හැකි වීම
- උචිත හා කාලීන වෙළඳපොල අවස්ථා හඳුනාගත හැකි වීම
- ආයතනය සතු සීමිත සම්පත් සංඛ්‍යාදයේ හා කාර්යක්ෂම ලෙස යොදා ගැනීමට හැකි වීම
- ආයතනයට වෙළඳපොල පිළිබඳ ඇති අවදානම අවම කර ගත හැකි වීම
- අලෙවිකරණ වැඩසටහන් වඩාත් සාර්ථකව ක්‍රියාත්මක කළ හැකි වීම

## **ඉලක්ක වෙළඳපොල**

සමස්ත වෙළඳපොල තුළ සිටින විවිධ ගති ලක්ෂණ වලින් යුත්ත ගනුදෙනුකරුවන් හඳුනාගෙන ඒ අතරිනුත් ආයතනයට වඩාත් ආකර්ෂණීය ලෙස මෙන්ම ලාභදායීව සේවය කළ හැකි වෙළඳපොල කොටසයි

තෝරාගත් ඉලක්ක වෙළඳපොලට ගැළපෙන නිෂ්පාදනය හෙවත් පිළිගැනීමේ සංවර්ධනය කිරීම අලෙවිකරුවන්ගේ කාර්යාලියයි

වෙළඳපොලහි ස්ථාපිත කිරීම යනු භාණ්ඩයක් හෝ සේවාවක් හෝ පිළිබඳව පාරිභේදිකයන්ගේ මනසේහි ඉඩක් ඇති කරලීමයි

අලෙවිකරණයේ ජයග්‍රහණය වනුයේ යම් භාණ්ඩයක් හෝ සේවාවක් හෝ වෙළඳපොලහි ඉතා හොඳින් ස්ථාපිත වීමයි

## වෙළඳපොලහි ස්ථාපිත විය හැකි ආකාර

- භාණ්ඩය තුළ විවිධ ගුණාංග හා ප්‍රයෝගන ඇතුළත් කිරීම
- තරගකරුවන්ට සාපේක්ෂව වඩා ඉහළ සේවාවක් ලබා දීම
- විවිධ ප්‍රවර්ධන උපක්‍රම භාවිතා කරමින් ගනුදෙනුකරුවන්ගේ මනස තුළ භාණ්ඩය හෝ සේවාව හෝ ගැමුරින් තැන්පත් කිරීම

## ප්‍රයෝග

- ❖ වෙළඳපොල බණ්ඩනයේ විවිධ මට්ටම් මොනවාදැයි නම් කර පැහැදිලි කරන්න

## වෙළඳපොල බණ්ඩනය උදා මගින් දක්වන්න

භාණ්ඩ	එදුනම	පාරිභෝගික කණ්ඩායම
	වයස අනුව	
	ස්ත්‍රී පුරුෂ භාවය අනුව	
	ආදායම අනුව	
	වෘත්තිය අනුව	
	ප්‍රයෝගනයට ගන්නා අවස්ථාව අනුව	
	වේලාව අනුව	

## ප්‍රශ්න

- ❖ බොහෝ ආයතන හිඩුස් අලෙවිකරණයට යොමු වීමේ ප්‍රවණතාවක් දැකිය හැකිය. එයට බලපා ඇති හේතු මොනවාද?

2019 II 6 II

(අ) වෛශ්‍ය පොළ බණ්ඩනය යනු කුමක්ද?

(ආ) වෛශ්‍ය පොළ බණ්ඩනය විකුණුම් වර්ධනයට උද්විතන ආකාරය කෙටියෙන් පැහැදිලි කරන්න

2015 6 I (අ)

සැම වෛශ්‍ය පොළ බණ්ඩනයක්ම සඳහා නොවේ. සඳහා වෛශ්‍ය පොළ බණ්ඩනයක් සඳහා පැවතිය යුතු අවශ්‍යතා විස්තර කරන්න

## 14.4 අලෙවිකරණ මිගුය / අලෙවි සමඟතය


ව්‍යාපාර ආයතනයක් සිය ඉලක්ක වෙළෙඳපොලේ අලෙවිකරණ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදා ගනු ලබන උපකරණ පමුහයයි. අලෙවිකරණ මිගුය ප්‍රධාන දෘශ්‍රීන් 2 කින් ඉදිරිපත් කළ හැකිය

1. ව්‍යාපාරිකයාගේ දෘශ්‍රීයෙන්
2. පාරිභෝගික දෘශ්‍රීයෙන්

ව්‍යාපාරිකයාගේ දෘශ්‍රීයෙන් අලෙවිකරණ මිගුය කොටස් 4 කි. එය 4Ps ලෙස හැඳින්වේ

- නිෂ්පාදිතය - Product
- මිල - Price
- ස්ථානය - Place
- ප්‍රවර්ධනය - Promotion

අලෙවිකරණ මිගුයෙහි විවෘත හා සේවා නියෝජනය කරනු ලබන උප විවෘත පහතින් දැක්වේ



ව්‍යාපාරිකයාගේ දෘශ්‍රීයෙන් සේවා සඳහා අලෙවිකරණ මිගුයක් දැකිය හැකිය එය හාන්ධ අලෙවිකරණ මිගුයට අමතරව තවත් විවෘතයෙන් 3ක් ඇතුළත්ව විවෘත 7 කින් සමන්විත වේ

## **7p = 4p+3p**

ඒ අනුව

- මිනිස්පු People
- ක්‍රියාවලිය Process
- හෝතික වටපිටාව Physical evidence

ඉහත කරුණු වලට එකතු වේ

මෙ අනුව සේවා අලෙවිකරණ මූල්‍ය 7ps ලෙස හඳුන්වයි

01 නිෂ්පාදිතය

පාරිභෝගික අවශ්‍යතා හා ව්‍යවමනා තැප්තිමත් කරන විකිණීම සඳහා වෙළෙඳපොලට ඉදිරිපත් කරන කටරම හෝ දෙයකි

02 මිල

භාණ්ඩය හෝ සේවාව හෝ ලබා ගැනීම සඳහා පාරිභෝගිකයා ගෙවන මුදලයි

03 ස්ථානය/ බෙදා හැරීම

නිෂ්පාදිතය වඩා සාර්ථකව අලෙවි කර ගැනීම සඳහා වෙළෙඳපොලට බෙදා හැරීමයි

04 ප්‍රවර්ධනය

නිෂ්පාදිතය ගැන ඇල්මක් දක්වන ඉලක්ක හා විහව ගනුදෙනුකරුවන්ට සන්නිවේදනය සඳහා යොදා ගනු ලබන ක්‍රියාවලියයි

05 මිනිසුන්

විශේෂයෙකාව ලැබූ සුහද, ආවාර්යිලි විකුණුම් සේවකයෝ මෙහිදී විශේෂ වේ

06 ක්‍රියාවලිය

සේවය සැපයීමට අවශ්‍ය වන මෙහෙයුම් පද්ධතිය හා අලෙවියෙන් පසු සිදුවන සේවා

07 හෝතික වටපිටාව

ගනුදෙනුකරුට ඉහළ අයක් ලබාදීම සඳහා සේවා සපයන ස්ථානයේ පරිසරය හා වටපිටාව නිර්මාණය කිරීම

අලෙවිකරණ මිශ්‍රය ගනුදෙනුකරුගේ දාෂ්ථීයෙන්ද විවලය හතරක් ලෙස ඉදිරිපත් කළ හැකිය. එය 4Cs ලෙස හැඳින්වේ

පාරිභෝගික අවශ්‍යතා හා ව්‍යවමනය	Customer needs and wants
පිරිවැය	Cost
පහසුව	Convenience
සන්නිවේදනය	Communication

අලෙවි මිශ්‍රය විකුණුම්කරුගේ හා ගැනුම්කරුගේ දාෂ්ථී කේතෙයෙන් පැහැදිලි කරන්න අලෙවි මිශ්‍රය 4ps දක්වා ඇත්තේ විකුණුම්කරුගේ දාෂ්ථී කේතෙයෙනි. ඒ මගින් අලෙවිකරුවන් බලාපොරොත්තු වන්නේ ගනුදෙනුකරුවන් හාණ්ඩිය මිලදී ගැනීමට පොලුඩා ගැනීමයි.

ගැනුම්කරුගේ දාෂ්ථීයෙන් බැඳුවාට ගනුදෙනුකරුට ලැබෙන ප්‍රතිලාභ සැලකිල්ලට ලක් කිරීමක් සිදුකරයි. එය අලෙවි මිශ්‍රයේ 4cs ලෙස හැඳින්වේ. මෙය Robert Lauterborn විස්තර කරන ආකාරයට විකුණුම්කරුගේ 4ps ගනුදෙනුකරුගේ 4cs සංඛ්‍යාවට සමාන්තර වේ. මෙය SIVA ආකෘතිය ඔස්සේ මුහු විග්‍රහ කරයි. එනම් විසඳුම (Solution), තෙරතුරු (Information), වටිනාකම (Value) සහ ලැගාවීම (Access) යන ලක්ෂණ මෙම විග්‍රහයට පදනම් කරගෙන ඇත.

#### කරන්න

SIVA ආකෘතිය	විකුණුම්කරුගේ 4ps	ගැනුම්කරුගේ 4cs

#### සාර්ථක අලෙවිකරණයක් සඳහා අලෙවිකරණ මිශ්‍රයේ වැදගත්කම

- පාරිභෝගික ව්‍යවමනා ප්‍රශනස්ත මට්ටමෙන් ඉටුවන අයුරින් නිෂ්පාදිතයක් වෙළඳපොලට ඉදිරිපත් කිරීමට හැකි වීමෙන් පිරිවැටුම වැඩි කර ගැනීමට හැකි වීම
- නිෂ්පාදිතයට තරගකාරීන්ට මුහුණ දිය හැකි ආකාරයෙන් මිලක් නියම කිරීමෙන් පාරිභෝගිකයා ආකර්ෂණය කර ගත හැකි වීම
- විවිධ ප්‍රවර්ධන උපක්‍රම හාවිතා කරමින් හාණ්ඩ මිලදී ගැනීමට පොලුඩා ගත හැකි වීම

- පාරිභෝගිකයාට නිෂ්පාදිත වඩාත් පහසුවෙන් ආසන්නතම ස්ථානයෙන් මිලදී ගත හැකි වන සේ එම නිෂ්පාදිත බෙදා හැරීම
- සමස්තයක් ලෙසට ආයතනයේ අරමුණු ඉටුකර ගැනීමට අලෙවිකරණ මිශ්‍රයේ සියලු විවලා උපකාරී වේ

### විභාග ප්‍රශ්න

2016-6 I (අ) අලෙවිකරණ මිශ්‍රයේ “ස්ථානය” (බෙදාහැරීම) තැමති විවලායට ඇතුළත් මූලිකාංග 2ක් කෙටියෙන් විස්තර කරන්න

2015 I 23 පහත දැ අතුරෙන් සේවා අලෙවි මිශ්‍රයට විශේෂිත වූ විවලා ඇතුළත් නිවැරදි පිළිතුර කුමක්ද?

- 1 ටේටර, ප්‍රවාරණය, දීමනා
  - 2 සාප්‍ර අලෙවිකරුවන්, වට්ටම්, සන්නම්
  - 3 වෛද්‍යවරයා, ස්වයංක්‍රීය සේවා ක්‍රියාවලිය, වසි ගසි
  - 4 සුපරීක්ෂක, තොග, ගුණත්වය
  - 5 ප්‍රවාහනය, ඇසුරැම්, වසි ගසි
- (....)

❖ අලෙවිකරණ මිශ්‍රය අන්තර්ගත කාණ්ඩය තෝරන්න

- 1 නිෂ්පාදිතය/ක්‍රියාවලිය/ප්‍රවර්ධනය/මිල
- 2 නිෂ්පාදිතය/මිල /බේදාහැරීම/ප්‍රවර්ධනය
- 3 නිෂ්පාදිතය/යන්ත්‍රාගාර/මිල/ප්‍රවර්ධනය
- 4 නිෂ්පාදිතය/දැවටුම /බේදාහැරීම/යන්ත්‍රාගාර
- 5 නිෂ්පාදිතය/මිල /යන්ත්‍රාගාර/මහජන සම්බන්ධතා

(.....)

❖ නිෂ්පාදිතය,මිල,ප්‍රවර්ධනය හා බේදාහැරීම යන උපාංග අයත් වනුයේ

- 1 ඉලක්ක වෙළෙඳපොලටය
- 2 අලෙවිකරණ මිශ්‍රයටය
- 3 අලෙවිකරණ පරමාර්ථවලටය
- 4 ප්‍රවර්ධන මිශ්‍රයටය
- 5 අලෙවිකරණ සංකල්පවලටය

(.....)

❖ අලෙවි මිශ්‍රයට අයත් සංරචක නම් කරන්න

❖ පහත වගුවේ දැක්වෙන්නේ අලෙවිකරණ මිශ්‍රයේ විවෘතයන් සහ විවෘතයන්ට අදාළ උපකරණයන්ය

අලෙවිකරණ මිශ්‍රයේ විවෘතය 4ps	උපකරණ
1 නිෂ්පාදිතය	A-ප්‍රවාහනය
2 මිල	B-සාපු අලෙවිකරණය
3 ප්‍රවර්ධනය	C-වට්ටම
4 ස්ථානය (බේදාහැරීම)	D-සන්නම


විවෘතයන් සහ උපකරණ නිසි පරිදි ගැලපු විට ලැබෙන පිළිතුර කුමක්ද?

1. 1B,2C,3D,4A
  2. 1D,2C,3B,4A
  3. 1C,2D,3B,4A
  4. 1A,2C,3D,4B
  5. 1D,2C,3A,4B
- (.....)

## 14.5 නිෂ්පාදන

මිනිස් අවශ්‍යතා හා වුවමනා ඉටු කිරීම සඳහා වෙළඳපොලට ඉදිරිපත් කළ හැකි කවරම හෝ දෙයකි/මිනිස් වුවමනා සපුරාලීම සඳහා යොදා ගන්නා යිනැම දෙයකි

නිෂ්පාදන වර්ග කළ හැකි විවිධ ආකාර



### පාරිභෝගික හාන්සබ

එදිනෙදා පරිභෝගනයට යොදා ගනී. බොහෝවිට පාරිභෝගික හාන්සබ හාවිතයෙන් කෙළවර වේ. මෙම හාන්සබ අලෙවිකරුවකුගේ දාෂ්ටී කෝණයෙන් ප්‍රධාන හාන්සබ වර්ග හතරකි

1 පහසු හාන්සබ

පාරිභෝගිකයා තිරන්තරයෙන් මිලදී ගන්නා හාන්සබ වේ

නිදසුන් - සබන්, දන්තාලේප, පැන්, ප්‍රවත්පන්, සහල්, පාන්

## 2 සාප්පු භාණ්ඩ

භාණ්ඩවල මිල භා ගුණය සැසදීමකින් තෝරා ගන්නා භාණ්ඩයි. ඉතාම සුදුසු මිලදී ගැනීමක් සඳහා පාරිභෝගිකයා නිතරම සැලකීමෙන් වේ. කාලයක් වැයකර මිලදී ගනී.

නිදසුන් - විදුලි, උපකරණ, ඇශ්‍රම් පැලදුම්, පාවහන්, ගෘහ භාණ්ඩ

## 3 විශේෂිත භාණ්ඩ

යම භාණ්ඩයක් මිලදී ගැනීමට විශේෂිත උත්සාහයක් දරයි නම් ඒවා විශේෂිත භාණ්ඩ වේ. පාරිභෝගිකයා තෘප්තිමත් වන්නේ මෙම විශේෂිත භාණ්ඩය පරිභෝගිතය කිරීමෙන් පමණි. මේවායේ මිල ඉතා ඉහළ විය හැකිය

නිදසුන් - ස්වර්ණාහරණ, මෝටර රථ, පරිගණක, වෛද්‍ය නිර්දේශය සහිත බෙහෙත් වර්ග

## 4 නොසේවු භාණ්ඩ

වෙළඳපාලේ විකිණීම සඳහා ඇතිමුත් පාරිභෝගිකයා ඒ පිළිබඳ උනන්දුවක් නොදැක්වීම හෝ ඒ බව නොදන්නා භාණ්ඩයි. මේවා පොදුවේ දැක්වීය නොහැකි අතර පුද්ගලයාගෙන් පුද්ගලයාට නොසේවු භාණ්ඩ වෙනස් විය හැකිය

නිදසුන් - ජීවිත රස්කා මිප්පු වර්ග, අලුත් පොත්

## කාර්මික භාණ්ඩ / ව්‍යාපාරික භාණ්ඩ

වෙනත් භාණ්ඩ නිපදවීම සඳහා යොදා ගනු ලබන භාණ්ඩ වේ. භාණ්ඩ නිෂ්පාදනය කිරීමට කාර්මික භාණ්ඩ මිලදී ගන්නේ බොහෝ විට ව්‍යාපාරිකයන් බැවින් මේවාට ව්‍යාපාරික භාණ්ඩ යන නම යෙදේ. කාර්මික භාණ්ඩ යොදා නිපදවන්නේ පාරිභෝගික භාණ්ඩ විය හැකිය. මෙම කාර්මික භාණ්ඩ ප්‍රධාන කොටස් තුනකින් යුත්ත වේ

## 1 ද්‍රව්‍ය භා කොටස් / අමතර කොටස්

නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යෙදුවුම් ලෙස එකතු කරන ලද ද්‍රව්‍ය භා කොටස් නම් වේ

නිදසුන් - යකඩ, සීමෙන්ති වැනි ගෘහ නිර්මාණ ආග්‍රිත අමුදව්‍ය සහ වයර්, මෙවලම් වැනි වාහන නිෂ්පාදිත උපාංග

## 2 ප්‍රාග්ධන අයිතම

වෙනත් හාණේඩ් නිෂ්පාදනය කිරීම පිණිස නිෂ්පාදන කියාවලියේදී හාවතා වන දිග කාලීන පැවැත්මක් ඇති නිමි හාණේඩ් ප්‍රාග්ධන අයිතම වේ

නිදසුන් - කර්මාන්තකාලා, ගොඩනැගිලි, යන්තු සූත්‍ර

## 3 සැපයුම් හා ව්‍යාපාර සේවා

❖ නිමි හාණේඩ් නිෂ්පාදනය කිරීමට උපාකාර කර ගන්නා එහෙත් සාපේක්ෂව කෙටි කාලීන පැවැත්මක් ඇති හාණේඩ් හා සේවා, සැපයුම් හා ව්‍යාපාර සේවා වේ.

නිදසුන් - මෙහෙයුම් උපකරණ - ලිපි ද්‍රව්‍ය,පැන්සල් හා පැන්,අල්පෙනෙති තබන්තු සහ අභ්‍යන්තරීය සේවා,පිරිසිදු කිරීම,අභ්‍යන්තරීය කිරීම,මූල්‍ය ව්‍යාපාර හා උපදේශන සේවා,මූල්‍ය සේවාවන්,නීති උපදේශක හා කළමණාකරණ උපදේශක සේවා, ප්‍රවාරණය

❖ අතිතයේදී නිෂ්පාදිත හාණේඩ් හා සේවා ලෙස වර්ග කරනු ලැබුවද,වර්තමානයේ පුද්ගල ව්‍යවමනා සංකීරණ වීම නිසා නිෂ්පාදිතවලට විවිධ අයිතම එක් වෙමින් පවතී. ඒ අනුව,

නිෂ්පාදිතයේ පුළුල් වර්ගීකරණය

- හාණේඩ්
- සේවා
- අදහස්
- ඉසවු/සිද්ධි
- අත්දැකීම්
- පුද්ගලයෝ
- ස්ථාන
- සංවිධාන
- දේපල
- තොරතුරු
- අදහස්

## භාණ්ඩ

මිනිස් වුවමනා සපුරාලන භොතික පැවැත්මක් සහිත ස්ථානය දැය.

නිදසුන් - ගෘහ භාණ්ඩ, යන්ත්‍රෝපකරණ ඇදුම්

## සේවා

මිනිස් වුවමනා ඉටු කරනු ලබන අස්ථාගාය දැ එනම් පාර්ශ්වයක් විසින් තවත් පාර්ශ්වයක් සඳහා ඉදිරිපත් කළ හැකි ක්‍රියාවක් හෝ ක්‍රියාකාරකම හෝ සේවා වේ / වුවමනා සපුරාලන අස්ථාගාය දැය

නිදසුන් - ව්‍යාපාර රක්ෂණය, ව්‍යාපාර බැංකු කටයුතු කිරීම

ව්‍යාපාර ප්‍රවාහන සේවා පවත්වාගෙන යාම

## අදහස්

වෙළඳපාලට ඉදිරිපත් කරන නිෂ්පාදිත පිළිබඳව නිෂ්පාදකයා තුළ හට ගන්නා අලෙවි කළ හැකි ආකාරයේ සිතිවිල්ල අදහසක් වේ / අලෙවි කළ හැකි ව්‍යාපාරික සංකල්පයකි

නිදසුන් - කැමට පෙර මිනින්තුවක් අත් සේදීම

ශ්‍රී ලංකා ලිප ගිති සැපයීම

## ඉසුව

මිනිස් වුවමනා තෘප්තිමත් කිරීම හා සම්බන්ධ විවිධ අවස්ථාය / කාලයක් හා සම්බන්ධ විවිධ අවස්ථාවන්

නිදසුන් ඔලිම්පික් ක්‍රිඩා උගේල

වාර්ෂික සංදර්ජන

අන්තර්ජාතික වෙළඳ පුදර්ජන

BMICH පොත් පුදර්ජනය (සාහිත්‍ය මාසය තුළ)

## පුද්ගලයෝ

මිනිස් වුවමනා තෘප්තිමත් කිරීම සඳහා ඉදිරිපත් වන සුවිශේෂ හැකියා සහිත පුද්ගලයෝ වෙති

ලදා -මයිකල් ජැක්සන් ( ගිත ගායනය) Mr. Been (විකට නල), දේශපාලයුයින්, ක්‍රිඩකයින්, ගායකයින්

## අත්දැකීම්

යමකිසි කාර්යයක් සඳහා පුද්ගලයකු ලබා ඇති විශේෂයෙන් දැනුම තවත් ගනුදෙනුකරුවකට අලේවි කිරීම අත්දැකීම් වේ

**නිදසුන්** - දක්ෂ ක්‍රිකට් ක්‍රිබකයකු ක්‍රිකට් පූහුණුකරුවකු ලෙස ක්‍රියා කිරීම

කදු තැගීම පිළිබඳ අත්දැකීම් ඇති පුද්ගලයකු නවක කදු තගින්නන්ට පූහුණුවක් ලබා දීම

## ස්ථාන

පුද්ගලයන්ගේ වුවමනාවන් තාප්තිමත් කිරීමට හැකි විවිධ තැන් ස්ථාන වේ. සිත්ගත් තැන්, විනෝදාශ්වාදයට සූදුසු තැන්

**නිදසුන්** - සිරිය, ඩුම්මානය, ලෝකාන්තය, බිස්නිලන්තය, යාල

## සංවිධාන

මිනිස් වුවමනාවන් තාප්තිමත් කිරීම සඳහා මිනිසුන් විසින්ම ඇති කරගනු ලබන එකක බිජිකර ඇති සංවිධාන ඒකක, සංවිධාන වේ / සහයෝගීතාව සඳහා කණ්ඩායම් ගත වීමෙන් සිදුකරනු ලබන ක්‍රියාකාරකම්

**නිදසුන්** - කායවර්ධන සමාජ, රතුකරුස සංවිධානය, YMBA/ YMCA/ YMHA, කිඩා සමාජය

## දද්පල

අයිතිය ප්‍රකාශ කරමින් භුවමාරු වන වත්කම සම්බන්ධව ලියවිලි වර්ග මේ යටතේ දැක්වීය හැක

**නිදසුන්** - සාමාන්‍ය කොටස් බලපත්‍ර, භාණ්ඩාගාර බිල්පත්, ඉඩම් ඔප්පු

## තොරතුරු

පුද්ගලයන්ට තීරණ ගැනීමට ප්‍රයෝගනවත් වන පරිදි දත්ත සැකසීම මගින් තොරතුරු බිජිවේ. ව්‍යාපාරික කාර්යයේදී වුවමනා ඉටුකර ගැනීමට තොරතුරු ප්‍රයෝගනයට ගනී

## නිෂ්පාදිත මිගුය

කිසියම් විකුණුම්කරුවකු විකිණීමට ඉදිරිපත් කරන නිෂ්පාදිත කළම, නිෂ්පාදිත මිගුය ලෙස හඳුන්වයි / ව්‍යාපාර ආයතනයක් විසින් අලේවිය සඳහා ඉදිරිපත් කරනු ලබන සමස්ත භාණ්ඩ භා සේවා වර්ග සමුහයයි.

සමහර ආයතන එක් භාණ්ඩ අයිතමයක් පමණක් වෙළෙඳපළට ඉදිරිපත් කරන අතර සමහර ආයතන නිෂ්පාදිත කළමයක් ඉදි කරයි

- ආයතනයක නිෂ්පාදිත මිශ්‍රය පෙළවලින් දිගකින් ගැහුරකින් හා සංගත හාවයකින් සමන්විත වේ

පෙළල

- ආයතනය සතු නිෂ්පාදන පෙළවල් ගණන වේ

දිග

- සියලුම හාණ්ඩ පෙළවල අන්තර්ගත නිෂ්පාදිත ගණන වේ

ගැහුර  
සංඛ්‍යාව

- එක නිෂ්පාදිත වර්ගයක් යටතේ ඉදිරිපත් කරන අයිතම

සංගත හාවය - හාණ්ඩ වර්ග අතර ඇති සම්බන්ධතාව

නිදිසුන

දිග

කිරී පැකට්ටු	වැනිලා		වොකලට්		
අයිස්ක්‍රීම්	වැනිලා	වොකලට්	ස්ටෝබෙරි	පලතුරු	
වීම	අඟ	දොඩ්ම්	මිශ්‍ර පලතුරු		
			750ml	375ml	345ml

පෙළල

මෙම රුප සටහන අනුව - පෙළල ජේල් 3 කි (කිරී පැකට්ටු, අයිස්ක්‍රීම්ල වීම)

$$\begin{array}{l}
 \text{- දිග } 9 \text{ කි කිරී පැකට්ටු } 2 \\
 \quad \quad \quad \text{අයිස්ක්‍රීම් } 4 \\
 \quad \quad \quad \text{වීම } 3 \\
 \end{array} \left. \right\} 9$$

- ගැහුර වීම පෙළෙනි ප්‍රමාණ තුනකින් යුතු නිෂ්පාදිත ඉදිරිපත් කර ඇති හෙයින් එහි ගැහුර 3කි එක් එක් අයිතමයෙන් කොපමණ තෝරා ගැනීම සංඛ්‍යාවක් ඉදිරිපත් කරන්නේද

- සංගත හාවය / සම්බන්ධතාවය ඇත

ඉහත සියලුම නිෂ්පාදිත අතර කිරී පැකට්ටු හා වීම යන ඒවා පාන වර්ග වේ

පහත වගුව ඇසුරු කරගෙන හිස්තැන් පූරවන්න

සබන්	ලක්ස්		රාභී	කොහොඟ	ශ්‍රවෙන්දා	
කිරීපිටි	ලක්ස්ලේ		මල්ක්	රත්ති		
	250g	400g		1kg		
දන්තාලේප	සුමුදු	සුසිදු	පිරිසිදු		සිනහා	
	හැයින්		වයිටි	ක්ලියර්		
රේදි සෝදන කුඩා				100 g	250 g	
				500 g		

ඉහත නිෂ්පාදිත මිශ්‍රයේ

පලල .....  
දිග .....  
ගැහීර .....  
සම්බන්ධතාවය - .....

❖ බොහෝ ව්‍යාපාර නිෂ්පාදිත මිශ්‍රයක් පවත්වා ගෙන යාමට හේතු මොනවාද?

❖ එකම නිෂ්පාදිත මිශ්‍රයක් ව්‍යාපාරිකයන් විසින් අඛණ්ඩව පවත්වා තොගනී ඒ සඳහා බලපා ඇති හේතු මොනවාද?

❖ නිෂ්පාදිත මිශ්‍රයක සියලුම පෙළවල අන්තර්ගතව ඇති අයිතම සංඛ්‍යාව පෙන්නුම් කරන්නේ

- 1 පළලින්ය      2 දිගින්ය      3 ගැහීරින්ය      4 සංගතභාවයෙන්ය  
5 එකගතතාවයෙන්ය

### නිෂ්පාදිතයක ස්ථර හෙවත් මට්ටම

නිෂ්පාදිතයක් සැලසුම් කිරීමේදී ගනුදෙනුකරුට වැඩි වටිනාකමක් ලබා දීමට අලෙවිකරුවකු නිතරම උත්සාහ කළයුතු කාර්යයකි. වැඩි වටිනාකමක් නිෂ්පාදිතයට එක් කිරීම සඳහා එකිනෙකට වෙනස් මට්ටම් 5 ක් යටතේ අවධානය යොමු කළ යුතුය. මෙවා පාරිභෝගික වටිනාකමේ බුරාවලිය ලෙසද හඳුන්වයි

#### 1 හර ප්‍රතිලාභය / මූලික ප්‍රතිලාභය / ප්‍රයෝග්‍යතාව

මෙය නිෂ්පාදිතයක පළමු මට්ටමයි. නිෂ්පාදිතයකින් ලබාදෙන ප්‍රධානතම ප්‍රයෝග්‍යතායයි. ගනුදෙනුකරුවා නිෂ්පාදිතයක් නියත ලෙසට මිලදී ගන්නේ මෙම ප්‍රතිලාභය ලබා ලැබීම සඳහාය

උදා කාබන් පැනක් මිලදී ගන්නේ ලිවීම සඳහාය

## 2 මූලික නිෂ්පාදිතය

මෙය නිෂ්පාදිතයක දෙවන මට්ටමයි. මෙහිදී හර ප්‍රතිලාභය මූලික නිෂ්පාදිතයක් බවට පත්වේ. භාණ්ඩයක හෝ සේවාවක අන්තර්ගත ප්‍රධාන අංග ලක්ෂණයයි  
දිදා පැනක් කාබන් කුර සහිත තුඩ කොපුව තීත්ත සහිත බටය ආදියෙන් සමන්විත යුතුය

## 3 අපේක්ෂිත නිෂ්පාදිතය

ගැනුම්කරු අපේක්ෂාකරන අංග ලක්ෂණ සහිතව නිෂ්පාදිතය ඉදිරිපත් කිරීමයි. මෙය නිෂ්පාදිතයේ තෙවන මට්ටමයි.

නිදසුන් කාබන් පැනක් නොකැඩී හොඳින් ලියවීම, බොඳනොවීම, පැහැදිලි බව,  
දිගුකාලයක් පැවතිම, කාබන් උතුරා නොයන ලෙස ඉදිරිපත් කිරීම.

## 4 වැඩි දියුණු කළ නිෂ්පාදිතය

ගනුමෙනුකරු අපේක්ෂාකරන මට්ටමටත් වඩා ඉහළ මට්ටමක් සහිතව  
නිෂ්පාදිතය වෙළඳපොලට ඉදිරිපත් කිරීම මෙහිදී සිදුකෙරේ. මෙය නිෂ්පාදිතයේ  
හතරවන මට්ටමයි. තරගකරුවන්ගේ නිෂ්පාදිතවලින් වෙන්කර දැක්වීම සඳහා  
අතිරේක සේවාවන් හා ප්‍රතිලාභ එක්කර ඉදිරිපත් කරනු ලබන නිෂ්පාදිතයයි.

දිදා- කාබන් පැන ලියවෙන විට ප්‍රසන්න සුවදක් වහනය වීම.


## 5 විහව නිෂ්පාදිතය

ගනුමෙනුකරුට අනාගතයේදී අවශ්‍ය විය හැකි යැයි සිතා නිෂ්පාදිතය සැලසුම්  
කිරීමේදී අංගයන් එකතු කිරීම මගින් විහව වෙළඳපොලට පිවිසීමය. මෙය  
නිෂ්පාදිතයේ පස්වන මට්ටමයි. භාණ්ඩයේ සියලුම සංවර්ධන මට්ටම හා  
පරිවර්තනනේ සහිතව අනාගත/ විහව වෙළඳපොලට පිවිසීමේ මට්ටම මෙයයි.

දිදා- අනාගතයේදී වර්තමාන පැනට වඩා දියුණු මට්ටමක පැනක් ඉදිරිපත් කිරීම

ලියන විට සංගිත රාවයක් පැතිරීම, කාබන් අවසන් වීමට ප්‍රථම ඒ බැවි  
දැන්වීමට සංඡු නිකුත් කිරීම

## නිෂ්පාදන මට්ටම 5



### නිෂ්පාදිතයක ජ්වන වකුය

නිෂ්පාදිතයක් සංවර්ධනය කරන අවස්ථාවේ සිට එම නිෂ්පාදිතය වෙළඳ පොල වෙත ඉදිරිපත් කර විවිධ අවධින් පසුකර වෙළඳ පොලන් ප්‍රතික්ෂේප වීම දක්වා වන සමස්ථ කාල අවධිය මෙයින් අදහස් වේ

නිෂ්පාදිතයක ජ්වන වකුය ගොඩ ගැනීමේදී සලකා බලන උපකල්පන කීපයකි

- 1 නිෂ්පාදිතයකට නිශ්චිත ආයු කාලයක් ඇත
- 2 නිෂ්පාදිතයක් අලෙවිකරුවනට වෙනස් වෙනස් අනියෝග ගෙන දෙන විවිධ අදියර කීපයක් පසු කරන බව
- 3 නිෂ්පාදිතයක ජ්වන වකුයේ විවිධ අදියරවලදී විකුණුම් හා ලාභය වෙනස් වේ
- 4 නිෂ්පාදිතයක ගමන් කරන එක් එක් අදියරේ විවිධ ස්වරුප අනුව අලෙවිකරුවන් රට අදාළ අලෙවිකරණ අරමුණු හා උපාය මාර්ග අනුගමනය කරන බව

නිෂ්පාදිතයක ( හාන්ඩයක) ජ්වන වකුයේ ප්‍රධාන අදියර 5 කි

- 1 හාන්ඩ සංවර්ධන අදියර
- 2 හඳුන්වාදෙන අදියර
- 3 වර්ධන අදියර
- 4 පරිණාම අදියර
- 5 පිරිහිමේ අදියර

## 1 භාණ්ඩ සංවර්ධන අදියර

මෙම අදියර ආරම්භ වන්නේ නව භාණ්ඩය පිළිබඳ අදහස් උත්පාදනයක් සමගය. මෙම අදියරයෙහිදී විකුණුම් නොමැති අතර පර්යේෂණ භා සංවර්ධන වියදීම් දරයි

## 2 හඳුන්වාදෙන අදියර

මෙම අදියරේදී භාණ්ඩය වෙළඳ පොලට ඉදිරිපත් කරන අතර විකුණුම් භා ලාභය සෙමින් වැඩිවේ. බොහෝවිට ලාභ නොමැති තරමය. එට හේතුව හඳුන්වා දීමට විශාල පිරිවැයක් දරන බැවිනි

## 3 වර්ධන අදියර

මෙම අදියරේදී විකුණුම් ඉහළ යන නිසා ලාභාංතිකයක්ද දක්නට ඇත . භාණ්ඩය ඉතාම වේගයෙන් වෙළඳපොල පිළිගනී


## 4 පරිණත අදියර

මෙහිදී වෙළඳ පොලහි භාණ්ඩය පිළිගෙන අවසන්ය. විකුණුම් භා ලාභ ස්ථාවරයි. වර්ධනය සෙමින් සිදුවන අතර තරගය ඉහළ යාම නිසා සෙමින් විකුණුම් භා ලාභ අඩුවීමද අවසාන කාලයේ සිදුවේ

## 5 පිරිහිමේ අදියර

මෙම අදියරේදී විකුණුම් පහළ යයි. ලාභය හින වෙයි. අලාභ ලබයි.

### භාණ්ඩයක ජීවන වක්‍රය ප්‍රස්තාර ගත කිරීම



අලාභ සහ ආයෝජන	Product development	Introduction	Growth	Maturity	Decline
		භාණ්ඩ සංවර්ධනය භාණ්ඩ අදියර	හඳුන්වාදෙන භාණ්ඩ අදියර	වර්ධන පරිණත භාණ්ඩ අදියර	පිරිහිමේ භාණ්ඩ අදියර


❖ හාණ්ඩයක ජීවන වතුය විශ්ලේෂණය කිරීම මගින් ව්‍යාපාරිකයෙකුට ලබාගත හැකි ප්‍රයෝගන මොනවාද?

❖ හාණ්ඩයක ජීවන වතුයේ විවිධ අදියර අතර විවිධ ලක්ෂණයන් සහ ප්‍රසාදන්න්

ලක්ෂණ අරමුණු හා උපායමාර්ග	හඳුන්වාදීමේ අදියර	වර්ධන අදියර	පරිණත අදියර	පිරිහිමේ අදියර
1 පිරිවැය				
2 විකුණුම්				
3 ලාභය				
4 අරමුණු				
5 නිෂ්පර්දිත ෋පාය මාර්ගය				
6 පාරිභෝගිකයි න්				
7 තරගකරුවන්				
8 ප්‍රවර්ධන ෋පාය මාර්ග				
9 බෙදාහැරීමේ මාර්ග				

❖ පහත දැක්වෙන ප්‍රස්ථාරයෙන් පෙන්නුම් කරන්නේ හාන්ඩයක ජීවන වකුයේ අදියරයන්ය මෙහි 4 වන අදියර හඳුන්වන්නේ

- 1 හඳුන්වාදෙන අදියර
- 2 වර්ධන අදියර
- 3 පරිණත අදියර
- 4 සංවර්ධන අදියර කාලය
- 5 පිරිහෙන අදියර



❖ කිසියම් නිෂ්පාදිතයක ජීවන වකුය දිරිස වීමට බල තොපාන්නේ

- 1 නිෂ්පාදිතය සඳහා නව වෛශ්‍ය පාලනය සොයා ගැනීම
  - 2 නිෂ්පාදිතය තැව්කරණය කිරීම
  - 3 නිෂ්පාදිතය විවිධ ප්‍රමාණයන්ගෙන් ඉදිරිපත් කිරීම
  - 4 නව තාක්ෂණය ඇසුරුකරගෙන වෙනත් හාන්ඩයක් හඳුන්වාදීම
  - 5 නිෂ්පාදිතය සඳහා වූ ප්‍රවර්ධනය පුළුල් කිරීම
- )

❖ 2019 II 6 v

අ ) හාන්ඩයක ජීවන වකුය (PLC) යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද?

ආ) නිෂ්පාදකයකුට හාන්ඩයක ජීවන වකුය අවබෝධ කර ගැනීම තුළින් ලැබිය හැකි වාසි 2ක් ලියන්න

## 14.6 නිෂ්පාදිත සඳහා උච්ච සන්නමක් නිර්මාණය කරයි

භාණ්ඩයක අනතුතාව

භාණ්ඩයක අනතුතාව යනු කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් අනෙකුත් භාණ්ඩ හා සේවාවලින් වෙන් කොට හඳුනාගැනීමට ඇති සුවිශේෂතාවන්ය

(භාණ්ඩයක අනතුතාව හඳුනාගැනීම සඳහා ප්‍රධාන වශයෙන්ම යොදා ගනු ලබන්නේ සන්නම හා අසුරුමයි)

සන්නම- යම්කිසි විකුණුම්කරුවකුගේ නිෂ්පාදිත තරගකාරී නිෂ්පාදිතවලින් වෙන් කොට හඳුනාගැනීම සඳහා භාවිතා කළ හැකි නමක්, වචනයක්, සංකේතයක්, සලකුණක්, මෝස්තරයක් නැතහොත් ඒවායේ සංයෝගයක් සන්නමක් (Brand) ලෙස හඳුන්වයි

සන්නමක කොටස් 2කි

- 1 සන්නම නාමය (Brand Name)
- 2 සන්නම ලකුණ (Brand mark)

සන්නම නාමය → යනු සන්නමක උච්චවාරණය කළ හැකි කොටසයි

දිනා මැලිබන් මාරි, මංචි මාරි, මැලිබන් නයිස්, මංචි නයිස්

සන්නම ලකුණ → සන්නමකට ආවේණික වූ ලාංඡනයයි. නැතිනම් උච්චවාරණය කළ තොහැකි දාග්‍රහමාන ලාංඡනයයි

දිනා අලියා පපත්මි, අලියා සිසිල් බේම දාග්‍රහමාන ලාංඡනය අලියා වේ

සන්නම ලකුණ ලියාපදිංචි කළ විට වෙළඳ ලකුණ (Trade mark) ලෙස හැඳින්වේ

- ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සිය සන්නම 2003 අංක 06 දරණ බුද්ධීමය දේපල පනත යටතේ වෙළඳ ලකුණු ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ යුතුය. සන්නම නාමය හා සන්නම ලකුණ ලියාපදිංචි කිරීමෙන් රෝ තීත්‍යානුකූල රක්වරණයක් ලැබේ. මෙහි ලියාපදිංචිය ලබාගත් බව අන් අයට දැක්වීම සඳහා බොහෝවිට වෙළඳ ලකුණ සමග (R) හෝ (TM) යන සංකේතය භාවිතා කරයි.



SONY



TOYOTA

## හොඳ සන්නමක පැවතිය යුතු ගුණාග

- කෙටි හා සරල වීම
- උච්චාරණය හදුනාගැනීම සහ මතක තබාගැනීම පහසු වීම
- නිෂ්පාදනයේ මූලික ගුණාග, ප්‍රයෝග්‍යතාව පිළිබඳ අදහසක් ඇගැවීම
- පහසුවෙන් වෙනත් හාජාවකින්ද හැඳින්වීය හැකිවීම
- තරගකරුවන්ගේ සන්නමවලට වඩා වෙනස්වීය යුතුවීම
- කිසියම් සංස්කෘතියක් නියෝජනය වීම

## විවිධ සන්නම වර්ග

පෙෂෑද්ගලික සන්නම  
පවුල් සන්නම  
ජාතික සන්නම  
භාණ්ඩ සන්නම.

## පෙෂෑද්ගලික සන්නම

නිෂ්පාදකයා විසින් නිෂ්පාදිත වෙළඳුන්ට අලෙවී කළ පසුව වෙළඳුන් විසින් එම නිෂ්පාදිත සඳහා නිරමාණය කරගන්නා සන්නමයි.

නිදිසුන් : අරලිය සිනි, නිපුණ සහල්, අරලිය සහල්, විජය මිරිස් කුබු

## පවුල් සන්නම

යම් නිෂ්පාදන ආයතනයක් එකම සන්නමක් යටතේ හාණ්ඩ පෙළක් ඉදිරිපත්  
කිරීම නිදිසුන් : MD නිෂ්පාදන, හරිස්වන්ද නිෂ්පාදන, ගිලිප්ස්, සෝනි

## ජාතික සන්නම

යම් නිෂ්පාදකයෙක් සිය නිෂ්පාදිත ස්වකිය සන්නම යටතේ වෙළඳපොලට ඉදිරිපත් කරයි නම් එම සන්නම ජාතික සන්නමයි.

නිදිසුන් : සිංගර, Coca Cola, IBM

## භාණ්ඩ සන්නම

යම් ආයතනයක් විවිධ නිෂ්පාදිත සඳහා වෙන් වෙන්ව සන්නම හාවිතා  
කිරීම නිදිසුන් : ලිවර බුදරස් නිෂ්පාදිත වන සන්ලයිට්, ලක්ස්, සිග්නල්,  
ඇස්ට්‍රා

### ප්‍රශ්න

- ❖ 2018 I (48) සන්නමකින් යුතුව හාණ්ඩ වෙළඳපාලට ඉදිරිපත් කිරීමෙන් නිෂ්පාදකයෙකුට ලැබෙන වාසි හතරක් සඳහන් කරන්න
  
- ❖ වෙළඳ ලකුණ හා සන්නම නාමය අතර වෙනස්කම් දක්වන්න

වෙළඳ ලකුණ	සන්නම නාමය

❖ ව්‍යාපාරිකයෙක් සන්නමක් තෝරාගැනීමේදී සැලකිල්ල දැක්විය යුතු කරණු මොනවාද? (සන්නම නාමයක තිබිය යුතු යහපත් ගුණාංග)

❖ වෙළඳ ලකුණු හා සන්නම මගින් සිල්ලර වෙළන්දාට හා පාරිභෝගිකයාට ලබා ගත හැකි වාසි දක්වන්න

සිල්ලර වෙළන්දාට	පාරිභෝගිකයාට

❖ සන්නම හිමිකාරීත්වය යනුවෙන් අදහස් කරන්නේ කමක්ද?

- ❖ සන්නම් පසුපාතීත්වය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද?
  
  
  
  
  
- ❖ 2019 I 38 (අ) නිෂ්පාදකයකු විසින් එකම සන්නමක් යටතේ හාන්ඩ පෙළක් ඉදිරිපත් කිරීම ..... සන්නම ලෙස හඳුන්වන අතර නියමිත වෙළෙන්දෙක වෙනුවෙන් සන්නමක් නිර්මාණය කිරීම ..... සන්නම ලෙස හඳුන්වයි

## 14.7 නිෂ්පාදිත සඳහා ආකර්ෂණීය ඇසුරුමක් හා ලේඛලයක් සැලසුම් කිරීම

### ඇසුරුමිකරණය (Packaging)

- හාන්ඩයක් සඳහා දච්චනයක් (Wrapper) හෙවත් මතුපිට ආවරණයක් හෝ බහාලුවක් හෝ (Container) නිර්මාණය කිරීමේ හා නිපදවීමේ කාර්යය ඇසුරුමිකරණය ලෙස හැඳින්වේ
- හාන්ඩයකට ආරක්ෂාවක් ලබාදීම සඳහා යොදන දච්චනය ඇසුරුම ලෙස හැඳින්වේ. ඇසුරුම සාමාන්‍යයෙන් සන්නම/වෙළඳ ලකුණ සහිතව මූලණය කරන අතර එය ආවේණික ලක්ෂණවලින් යුත්තවේ. ඇසුරුම දුටු පමණින් හාන්ඩය පහසුවෙන් හඳුනා ගත හැකිය. ඇසුරුමක හැඩය, වර්ණය ඒකාකාරී වේ
- ඇසුරුමක මූලිකම කාර්යය හාන්ඩයකට ආරක්ෂාව ලබාදීම වුවත් වර්තමානයේදී එය අලෙවිකරණ උපකරණයක් ලෙසද හාවිතා කරයි

## අැසුරුම් මට්ටම් විකින් හඳුනාගත හැකිය (අැසුරුම් වර්ග)

### 1. ප්‍රාථමික අැසුරුම

හාණේචියක ප්‍රථම අැසුරුමයි/ද්‍රව්‍යයක් හෝ හාණේචියක් මූල්‍යවරට ඇසීම් නිදසුන් - කිරීමිට බහා ඇති පොලියුරුත්තින් අැසුරුම දන්තාලේප වියුබය

### 2. ද්විතීයික අැසුරුම

ප්‍රාථමික අැසුරුමකට පිටතින් ඇති වෙනත් අැසුරුමක් නිදසුන් - කිරීමිට ඇතුළත් පොලියුරුත්තින් අැසුරුම බහා ඇති කාචිබෝචි අැසුරුම දන්තාලේප වියුබය බහාලන කාචිබෝචි අැසුරුම

### 3. ප්‍රවාහන අැසුරුම

ප්‍රාථමික හා ද්විතීයික අැසුරුම් සහිත නිෂ්පාදිත තොගයක් ප්‍රවාහනය කිරීමේදී  
හාවිතා කරන විශාල බහාලුවකි  
නිදසුන් - කිරීමිට ඇතුළත් කාචිබෝචි පෙට්ටි 24ක් බහාලු විශාල පෙට්ටියක් දන්තාලේප වියුබ් පෙට්ටි 120ක් ඇතුළත් විශාල පෙට්ටියක්

අැසුරුමක් සැලසුම කිරීමේදී සැලකිය යුතු කරමු

#### • නිෂ්පාදිතයේ ස්වභාවය

නිදසුන් - කැබේන බිඳෙන සුළු බව,  
දියර වර්ගද සන වර්ගද යන බව,  
නශය වන සුළු බව

#### • අැසුරුමෙන් නිෂ්පාදිතයට ලැබෙන ප්‍රයෝගන

නිදසුන් - නිෂ්පාදිතයට ආරක්ෂාවක් ලැබීම,  
නිෂ්පාදිතය හඳුනා ගැනීමට පහසු වීම,  
නිෂ්පාදිතය පිළිබඳ තොරතුරු සැපයීම,  
ආකර්ෂණීය පෙනුමක් ලබාදීම,  
ප්‍රවර්ධන උපකරණයක් ලෙස හාවිතා කළ හැකි වීම,  
ගබඩාකරණය, බෙදාහැරීම, අලෙවිසැල්වල පුද්රේගනයට හා  
පාරිභෝගිකයාට පහසුවක් ඇති කිරීම

#### • තාක්ෂණීක යෝග්‍යතාව

නිදසුන් - සෞඛ්‍යාරක්ෂිත බව  
රසායනික ද්‍රව්‍ය අඩංගු වී ඇති බව  
කල් තබාගත හැකි බව

- අසුරුමේ අංග  
නිදුසුන් - දිග, පලල, බර  
නිෂ්පාදිතයේ හැඩය
- වෙළෙන්දාට ඇති පහසුව  
නිදුසුන් - ගබඩාකරණයට ඇති පහසුව  
පුද්රුණනයට ඇති පහසුව  
ප්‍රවාහනයට ඇති පහසුව
- පාරිභෝගිකයාට ඇති පහසුව හා ප්‍රයෝගන  
නිදුසුන් - තෝරාගැනීමට,  
රැගෙන යාමට,  
වෙනත් ප්‍රයෝගන සඳහා හාවිතා කළ හැකිවීම
- පරිසර හිතකාමී බව  
නිදුසුන් - ප්‍රතිවත්තිකරණය කළ හැකි වීම  
දීරුපත් වන බව
- අසුරුම සඳහා වැයවන පිරිවැය

❖ අසුරුමක් මගින් පාරිභෝගික ආරක්ෂාව සැපයෙන ආකාරය දක්වන්න

අසුරුම්වල සංකේත යෙදීම මගින් තොරතුරු ලබාදේ. අසුරුමෙහි විවිධ සංකේත හාවිතා කිරීමේදී පාරිභෝගිකයාට විශේෂ තොරතුරු ලබාදේ. ලෝක වෙළඳපොලට හාන්ච ඉදිරිපත් කිරීමේදී මේවා විශේෂයෙන්ම යොදා ගන්නා අතර ඊට හේතුව වන්නේ සංකේත විශ්ව හාජාවක් වීමයි

## විශ්ව නිෂ්පාදිත සංකේතය (Universal Product Code) යොදා ගැනීම

පරිගණකයෙන් කියවීමට හැකි ආකාරයට පිටත ඇසුරුමෙහි මුද්‍රණය කර ඇති කෙටි සංකේතය විශ්ව නිෂ්පාදිත සංකේතය ලෙස හඳුන්වයි. බොහෝවිට අන්තර්ජාතික වෙළඳාමට හාන්ච ඉදිරිපත් කිරීමේදී මේවා යොදා ගනු ලබයි. ප්‍රධාන වගයෙන් ලෝක වෙළඳපාලට හාන්ච ඉදිරිපත් කිරීමේදී විවිධ හාජාවලින් හාන්ච පිළිබඳ විස්තර ඉදිරිපත් කරන විට ප්‍රශ්න මතු විය හැකිය. එයට පිළියමක් ලෙස මෙය වැදගත් වේ. මෙහි පහත සඳහන් තොරතුරු ඇතුළත් වේ.

- නිෂ්පාදිත රට
- නිෂ්පාදකයා
- හාන්චවල ගති ලක්ෂණ
- හාන්ච වර්ගය

❖ ඇසුරුමක් මගින් සිදුවීය හැකි අවාසි මොනවාද?

❖ ඇසුරුමක් තීරණය කිරීමේදී සලකා බැලිය යුතු සාධක මොනවාද?

❖ හාන්චයක ඇසුරුමකින් අමේක්ෂා කරන්නේ?

- |              |                    |
|--------------|--------------------|
| 1. ආරක්ෂාවයි | 4. දැනුවත් කිරීමයි |
| 2. ආකර්ෂණයයි | 5. ඉහත සියල්ලමය    |
| 3. පහසුවයි   | (.....)            |

❖ 2018 II -III අ) නිෂ්පාදකයකු තම හාන්චවලට ඇසුරුමක් යෙදීමට මැලිකමක් දක්වයි. ඇසුරුමකින් යුත්තව තම හාන්ච වෙළඳපාලට ඉදිරිපත් කිරීම සඳහා නිෂ්පාදකයා උනන්දු කිරීම සඳහා යොදා ගත හැකි කරුණු 4ක් සඳහන් කරන්න

## ලේඛන්කරණය

නිෂ්පාදිත හාවිතයට අවශ්‍ය තොරතුරු ඇසුරුමේ දැක්වීම හෝ පාරිභෝගිකයා ආකර්ෂණය සඳහා ලේඛනයක් නිරමාණය කිරීම හා එයට අදාළ ක්‍රියාවලියයි. ඇසුරුමේම කොටසක් ලෙස ලේඛන්කරණය හැඳින්විය හැකිය

## ලේඛනය

නිෂ්පාදිතය පිළිබඳ යම් යම් තොරතුරු දැක්වීම සඳහා ඇසුරුමේම කොටසක් ලෙස යොදා ගනු ලබන්නේ ලේඛනයයි

## ලේඛනයක ඇතුළත් විය යුතු කරුණු

- නිෂ්පාදනය සම්බන්ධ තොරතුරු (නිෂ්පාදකයා, නිෂ්පාදිත රට, ලියාපදිංචි අංකය)
- හාණ්ඩයේ නම හෝ සන්නම
- මිල
- අඩංගු ද්‍රව්‍ය
- නිෂ්පාදිත දිනය
- කල් ඉකුත් වීමේ දිනය
- ගෙබා කිරීම, ප්‍රවාහනය හා හාවිතා කිරීමට උපදෙස්

❖ පාරිභෝගිකයාට තම ආරක්ෂාව සඳහා ලේඛනයක් වැදගත් වන්නේ කෙසේදැයි දක්වන්න

❖ 2016 -II 6 II (ආ) නිෂ්පාදිතයක ලේඛනයක් තුළින් පාරිභෝගිකයාට දැන ගත හැකි තොරතුරු 4ක් සඳහන් කරන්න

## 14.4 නිෂ්පාදිතය සඳහා යෝග්‍ය මිල තීරණය කරන ආකාරය විමසය

### මිල

- මිල යනු කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් හෝ සඳහා ගැනුම්කරුවෙකු විසින් ගෙවන ලද මුදලමය අගයයි
- භාණ්ඩයක් හෝ සේවාවක් හෝ ලබාගැනීම හෝ භාවිතා කිරීම හෝ මගින් පාරිභෝගිකයා ලබන ප්‍රතිලාභය හා තෘප්තිය වෙනුවෙන් පූවමාරු කර ගැනීමට කැමති වටිනාකම මිල ලෙස පූඩ්ල්ව දැක්විය හැකිය

### විවිධ ව්‍යාපාර සම්බන්ධයෙන් මිල ප්‍රකාශ වන ආකාර

ගොඩනැගිලි බදු දීම	- බදු කුලිය (Rent)
බැංකුවක ආයෝජනය කිරීම	- පොලි (Interest)
උපකාරක පන්ති ගෙවීම්	- පන්ති ගාස්තු
ගුම්ය	- වැටුප් හා වේතන (Wages & Salaries)
රක්ෂණය වැනි සේවා	- වාරිකය (Premium)
දුරකතනය භාවිතා කිරීම වැනි	- ගාස්තු (Rates)
සේවා	
කොටස්වල ආයෝජනය	- ලාභාංශ/ප්‍රාග්ධන ලාභ (Dividend/Capital gain)
ගැනුම්කරුවෙකු භාණ්ඩයක් මිලදී ගැනීමේදී සලකා බලන ප්‍රධානම සාධකය මිල වේ.	


අලෙවිකරණ මිශ්‍රයේ විව්‍යායන් ඇසුරින් ආදායම් ලබාදෙන එකම විව්‍යාය මිල වන අතර අනෙකුත් සියලුම විව්‍යායන්ගෙන් නියෝජනය කරන්නේ පිරිවැයයි

### මිල කිරීමේ පරමාර්ථ

- වෙළඳපාල තුළ රඳී සිටීම
- වර්තමාන ලාභ උපරිම කිරීම
- වෙළඳපාල කොටස උපරිම කිරීම
- වෙළඳපාල සාරය උරා ගැනීම
- නිෂ්පාදිත ගුණත්ව නායකත්වය

### මිල කිරීමේදී සලකා බලන සාධක 3කි 3C's

- 1 පිරිවැය (Cost)
- 2 තරගකරුවන්ගේ මිල (Competition)
- 3 ඉල්ලුම (Customers demand)



## 1 පිරිවැය තැකුරු මිල ක්‍රමය

### a ලක්ණු කළ මිල ක්‍රමය

නිෂ්පාදිතයේ පිරිවැයට ලාභ ප්‍රතිගතයක් එකතු කර මිල තීරණය කරයි

$$\text{ලක්ණු කළ මිල} = \frac{\text{එකක පිරිවැය}}{1 - \text{අපේක්ෂිත ලාභය}}$$

### b ඉලක්ක ඉපයුම් මිල ක්‍රමය

ආයෝජනය මත ලැබෙන ලාභ ප්‍රතිගතය තීරණය කර එය ඉපැයෙන පරිදි  
මිල තීරණය කිරීම

$$\text{ඉලක්ක ඉපයුම් මිල} = \frac{\text{එකක පිරිවැය} + \text{ඉලක්ක ඉපයුම්} * \text{ආයෝජනය}}{\text{විකුණුම් එකක}}$$

## 2 ඉල්ලම් තැකුරු මිල ක්‍රමය

### a අපේක්ෂිත වට්නාකම් ක්‍රමය

ගැනුම්කරු නිෂ්පාදිතය පිළිබඳ අපේක්ෂා කරන වට්නාකම පදනම් කරගෙන  
මිල කිරීම

**b** වටිනාකම් මිල කුමය

උස්ස ගුණත්වයෙන් යුතු හාන්බ සාධාරණ අඩු මිලකට සපයා පක්ෂපාතී ගනුදෙනුකරුවන් අද්දවා ගැනීමේ කුමයයි

**3** තරගකරු නැඹුරු මිල කුමය

**a** පවත්නා මිල කුමය

වෙළඳපාලේ තරගකාරී මිල පදනම් කරගෙන මිල කිරීමේ කුමයයි

**b** වෙන්දේසි මිල කුමය

විවෘත ඉල්ලීම මත හාන්බවල මිල තීරණය කිරීමයි

❖ නිෂ්පාදිතයකට මිලක් තීරණය කිරීමේදී අලෙවිකරුවෙකු විසින් සලකා බැලෙන ප්‍රධාන සාධක ලෙස පිළිගත හැක්කේ

- 1 ඉල්ලුම, පිරිවැය සහ ගුණත්වය
- 2 පිරිවැය, අවශ්‍යතාවය සහ ඉලක්ක වෙළඳපොලයි
- 3 ඉලක්ක වෙළඳපොල, තරගකරුවන්ගේ මිල සහ ගුණත්වය
- 4 ඉල්ලුම, වෙළඳපොල තරගකරුවන්ගේ මිල සහ උපයෝගීතාවය

5 ඉල්ලුම, පිරිවැය සහ තරගකරුවන්ගේ මිල (.....)

❖ නිෂ්පාදිතයක මිල තීරණය කිරීමේදී සලකා බැලෙන ප්‍රධානතම සාධකයකි

- 1 බෙදාහැරීමේ පිරිවැය
- 2 ප්‍රවර්ධන පිරිවැය
- 3 බෙදාහැරීමේ මාර්ගය
- 4 නිෂ්පාදිතයේ ගුණත්වය

5 තරගකරුවන්ගේ මිල (.....)

❖ වෙළඳපොලෙහි තරගකාරී හාන්ඩ සම්බන්ධයෙන් ඇති මිල ගණන් සැලකිල්ලට ගෙන හාන්ඩ සඳහා මිල නියම කිරීමේ ක්‍රමය හඳුන්වන්නේ

- 1 ලකුණු කළ මිල ක්‍රමය ලෙසය
- 2 අපේක්ෂිත වටිනාකම් මිල ක්‍රමය ලෙසය
- 3 පවත්නා මිල ක්‍රමය ලෙසය
- 4 වටිනාකම් මිල ක්‍රමය ලෙසය

5 සමූහ මිල ක්‍රමය ලෙසය (.....)

❖ ..... තෝරාගැනීමට අදාළව හාවිතා කරන 3Cs ආකෘතිය  
යටතේ ..... හා ..... යන සාධක පිළිබඳ සැලකිල්ලට  
ගනු ලබයි

❖ ඇතැම් ව්‍යාපාර පක්ෂපාතී ගනුදෙනුකරුවන් දිනා ගැනීම සඳහා හාවිතා කරන මිල ..... ලෙස හඳුන්වයි

- ❖ 2019 I 38 ඉලක්ක ඉපැයිම මත මිල කිරීමේ පදනම් වන අතර  
පවත්නා මිල මත පදනම් වේ
- ❖ 2018 II 6 III (ආ) හාණ්ඩ හා සේවා මිල කිරීමේ අරමුණු 4ක් ලියන්න

#### 14.9 නිෂ්පාදිත පාරිභෝගිකයා අතට පත් කිරීම සඳහා සූදුසු මාර්ග යෝජනා කරයි

##### බෙදාහැරීම (ස්ථානය)


හාණ්ඩ හා සේවා නිෂ්පාදකයා සිට පාරිභෝගිකයා වෙත ලැබා කර දීමේ ක්‍රියාවලියයි  
බෙදාහැරීමේ වැදගත්කම

- පාරිභෝගිකයාට විවිධ නිෂ්පාදිත පාරිභෝගිකයට අවස්ථාව ලැබීම
- නිෂ්පාදිතයේ ස්වභාවය, වෙළෙඳපාල ස්වභාවය, ඉල්ලුම වැනි සාධක මත බෙදාහැරීම සිදු කළ හැකි වීම
- වෙළෙඳපාල ව්‍යාප්තියට පිටුවන්ලක් වීම

##### නිෂ්පාදිත බෙදාහැරීමේ මාර්ග

මාර්ග

බෙදාහැරීමේ මාර්ග  
මාර්ග




සේවා බෙදාහැරීමේ  
මාර්ග


පාරිභෝගික  
භාණ්ඩ බෙදාහැරීමේ  
මාර්ග

කාර්මක  
භාණ්ඩ බෙදාහැරීමේ  
මාර්ග


### පාරිභෝගික භාණ්ඩ බෙදාහැරීමේ මාරුග



### කාර්මික භාණ්ඩ බෙදාහැරීමේ මාරුග



### සේවා බෙදාහැරීමේ මාරුග



උච්ච බෙදාහැරීමේ මාරුගයක් තීරණය කිරීමේදී සලකා බැලිය යුතු කරුණු

1 භාණ්ඩයේ ස්වභාවය

- පාරිභෝගික භාණ්ඩයක්ද
- කාර්මික භාණ්ඩයක්ද
- කල්පවතින භාණ්ඩයක්ද
- ඉක්මනින් නායුවන භාණ්ඩයක්ද

2 වෙළෙඳපොලේ ස්වභාවය

- වෙළෙඳපොල ප්‍රමාණය විශාලද
- ප්‍රාදේශීයද දේශීයද අන්තර්ජාතිකද

3 ඉල්ලමේ ස්වභාවය

- අඛණ්ඩ ඉල්ලමක්ද
- කාලීනව ඇතිවන ඉල්ලමක්ද

4 තරගකරුවන්ගේ  
බෙදාහැරීම

- අනෙකුත් තරගකරුවන් ඒ ඒ භාණ්ඩය

බෙදාහැරීමේ මාරුග  
සෞයාබැලීම

සඳහා යොදා ගන්නා බෙදාහැරීම් මාරුග

5 නිෂ්පාදකයාගේ ගක්තින්

- මූල්‍ය ගක්තිය කොපමණද
- ගබඩා පහසුකම් තිබේද

### ප්‍රශ්න

භාණ්ඩ බෙදාහැරීමේදී අතරමැදියන්ගේ අවශ්‍යතාව වැදගත් වීමට හේතු මොනවාද?

❖ පහත දැක්වෙන්නේ හාන්ඩ් වර්ග කීපයකි

A- සබන්

B -දන්තාලේප

C -පත්තර

D- රුපවාහිනී

E- DVD යන්තු

F- විදුලිපංකා

වඩාත් නිවැරදි පිළිතුර තෝරන්න

1. ABC සඳහා වඩාත්ම යෝගා සීමිත බෙදාහැරීමේ උපාය මාර්ගයයි
2. BDE සඳහා වඩාත්ම යෝගා සීමිත බෙදාහැරීමේ උපාය මාර්ගයයි
3. DEF සඳහා වඩාත්ම යෝගා පුළුල් බෙදාහැරීමේ උපාය මාර්ගයයි
4. ABC සඳහා වඩාත්ම යෝගා පුළුල් බෙදාහැරීමේ උපාය මාර්ගයයි
5. DEF සඳහා වඩාත්ම යෝගා සමෝඛානික බෙදාහැරීමේ උපාය මාර්ගයයි ( )

❖ රස බෙකරිය නමින් බෙකරියක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයෙකු අතරමැදියන් සම්බන්ධ කරගත් සුදුසු බෙදාහැරීමේ ක්‍රමයක් පිළිබඳ අවධානය යොමු කරමින් සිටි.ල් සඳහා සුදුසු බෙදාහැරීමේ ක්‍රමය වන්නේ

1 නිෂ්පාදකයා → පාරිභෝගිකයා

2 නිෂ්පාදකයා → තොග වෙළෙන්දා → සිල්ලර වෙළෙන්දා → පාරිභෝගිකයා

3 නිෂ්පාදකයා → සිල්ලර වෙළෙන්දා → පාරිභෝගිකයා

4 නිෂ්පාදකයා → නියෝජිතයා → තොග වෙළෙන්දා → සිල්ලර වෙළෙන්දා → පාරිභෝගිකයා

5 නියෝජිතයා → සිල්ලර වෙළෙන්දා → පාරිභෝගිකයා ( )

❖ 2016 II 6 III යෝගා බෙදාහැරීමේ මාර්ගයක් තෝරා ගැනීමේදී ව්‍යාපාරිකයු විසින් සැලකිය යුතු ප්‍රධාන සාධක 02 ක් විස්තර කරන්න

## 14.10 ප්‍රවර්ධනය Promotion

නිෂ්පාදිත පිළිබඳ ඇල්මක් දක්වන ගනුදෙනුකරුවන්ට සන්නිවේදනය කිරීමෙන් මවුන් මිලදී ගැනීමට උනන්දු කරවීම ප්‍රවර්ධනය වේ නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩයක් හෝ සේවාවක් ඉලක්ක කර ගත් පාරිභෝගික පිරිස වෙත හඳුන්වා දීමටත් ඒ පිළිබඳ අවබෝධය වැඩි දියුණු කිරීමටත් අලෙවිය වැඩි කරගැනීමටත් යොදා ගනු ලබන අලෙවිකරණ සන්නිවේදනය තැනිනම් අලෙවි උපායමාර්ග වේ

### ප්‍රවර්ධනයේ ඇති වැදගත්කම

- නව නිෂ්පාදිත ගනුදෙනුකරුවන් වෙත හඳුන්වා දීමට
- පවතින නිෂ්පාදිතවල අලෙවිය ඉහළ දැමීම
- ඉලක්ක ගනුදෙනුකරුවන්ට නිෂ්පාදිත පිළිබඳ විවිධ තොරතුරු සන්නිවේදනය කිරීම මත මවුන් දැනුවත් කිරීමට
- අනෙකුත් තරගකාරී නිෂ්පාදිත සමග පවතින තරගයට සාර්ථකව මුහුණ දීමට
- ප්‍රවර්ධනයේ සාර්ථකත්වය මත අනෙකුත් අලෙවිකරණ මිශ්‍රයේ විව්‍ලායන්ගේ සාර්ථකත්වයද රඳා පැවතීමට
- ආයතනයේ ප්‍රතිරූපය ඉහළ නංවාලීමට
- අනාගත ඉල්ලුම වර්ධනය කර ගැනීමට

### ව්‍යාපාරයකට ප්‍රවර්ධනය වැදගත්වන අවස්ථා

- නව නිෂ්පාදනයක් වෙළෙඳපාලට හඳුන්වා දීමට
- නිෂ්පාදිත සඳහා පවත්නා ඉල්ලුම පහත නොවැටී පවත්වාගෙන යාමට
- ආයතනයේ ප්‍රතිරූපය වර්ධනය කර ගැනීමට

## ප්‍රවර්ධන මිශ්‍රය (Promotion Mix)

ව්‍යාපාර ආයතනයක අලෙවිය වර්ධනය කර ගැනීම සඳහා ප්‍රවර්ධනයට අදාළ සාධක / උපකරණ මතාව සංකලනය කරමින් අලෙවි ප්‍රයත්නය සාර්ථක කර ගැනීමේ කාර්යභාරය ප්‍රවර්ධන මිශ්‍රය ලෙස හැඳින්වීය හැක

## ප්‍රවර්ධන මිණුය

<b>ප්‍රවාරණය අත්දැකීම්</b> <ul style="list-style-type: none"> <li>- රුපවාහිනී</li> <li>- විඩියෝ පට</li> <li>විනෝද්‍යාස්වාද</li> <li>- පෙස්ස්ටර්</li> <li>- බැනර්</li> <li>- වලන රුප</li> <li>- වාර ප්‍රකාශන</li> </ul>	<b>විකුණුම් ප්‍රවර්ධනය</b> <ul style="list-style-type: none"> <li>- මිල අඩුකිරීම</li> <li>- සාම්පල් බෙදාදීම</li> <li>- ක්‍රියාත්මක ප්‍රතිඵලිය</li> <li>- ක්‍රියාත්මක ප්‍රතිඵලිය</li> <li>- මිල ගොනුව</li> <li>- ත්‍යාග හා ආධිකාශය</li> <li>- ලොතයයි</li> </ul>	<b>සාප්‍ර අලෙවිකරණය</b> <ul style="list-style-type: none"> <li>- සාප්‍ර තැපෑල</li> <li>- කැටලොග්</li> <li>- මගින් අලෙවිය</li> <li>- විද්‍යුත්</li> <li>- අලෙවිකරණය</li> <li>- වෙබ් අඩවි</li> <li>- දුරකථන මගින් අලෙවිය</li> </ul>	<b>ඉසව් හා</b> <ul style="list-style-type: none"> <li>- ක්‍රිඩා</li> <li>-</li> <li>- උත්සව</li> <li>- ආයතනික වාරිකා</li> </ul>
<b>පෙළුද්ගලික විකුණුම්</b> <ul style="list-style-type: none"> <li>- විකුණුම් ඉදිරිපත් කිරීම</li> <li>- විකුණුම් රෝස්ටීම්</li> <li>- දිරිදීමේ වැඩසටහන්</li> <li>- සාම්පල් මගින් අලෙවිය</li> <li>- සල්පිල් හා පුදරුගන</li> <li>මගින් අලෙවිය</li> </ul>	<b>මහජන සම්බන්ධතා</b> <ul style="list-style-type: none"> <li>- ප්‍රකාශන</li> <li>- අනුග්‍රාහකත්වය</li> <li>- දේශන</li> <li>- ප්‍රවාත්ති සම්බන්ධතා</li> <li>- සම්මන්ත්‍රණ</li> <li>- වාර්ෂික වාර්තා</li> </ul>		

### අලෙවිකරණ සන්නිවේදන මිණුයේ ප්‍රධාන ප්‍රවර්ධන උපකරණ

- ප්‍රවාරණය
- විකුණුම් ප්‍රවර්ධනය
- පෙළුද්ගලික විකුණුම්
- මහජන සම්බන්ධතා
- සාප්‍ර අලෙවිකරණය
- ඉසව් හා අත්දැකීම්

ප්‍රවාරණය - අනාගත ඉල්ලුම වර්ධනය කර ගැනීමේ අදහසින් කිසියම් නිෂ්පාදිතයක් පිළිබඳව නිශ්චිත අනුග්‍රාහකයෙකු විසින් පිරිවැයක් දරා අපෙළුද්ගලිකව කරනු ලබන තොරතුරු ඉදිරිපත් කිරීමයි

විකුණුම් ප්‍රවර්ධනය - නිෂ්පාදිත මිලදී ගැනීම සඳහා ඉක්මනින් පොළඹවන කෙටිකාලීන දිරිගැනීමේ උපකුමයි/ක්ෂේකිව ඉතා කෙටි කාලයකින් වැඩි කරගැනීමේ අරමුණින් ආයතනයක් විසින් සැලසුම් කරනු ලබන සියලුම උපාය උපකුම විකුණුම් ප්‍රවර්ධන ලෙස සැලකේ

පොද්ගලික විකුණුම් - ගනුදෙනුකරුවන් සමග පොද්ගලිකව මූහුණට මූහුණලා  
අදහස් ඩුවමාරු කර ගනිමින් මනා සම්බන්ධතා ගොඩනගා ගෙන  
භාණ්ඩ හා සේවා අලෙවි කිරීම පොද්ගලික විකුණුම් වේ  
මෙම අලෙවි කුමය වඩාත් යෝගා වන්නේ කාර්මික භාණ්ඩ  
විකිණීමේදීය. රේට හේතුව භාණ්ඩය පිළිබඳ විස්තර  
කිරීම, ක්‍රියාකාරීත්වය, ගති ලක්ෂණ, ප්‍රතිලාභ යතාදිය පෙන්වා දිය හැක

මහජන සම්බන්ධතා - ආයතනයේ හෝ නිෂ්පාදිතයේ හෝ ප්‍රතිරූපය ආරක්ෂා කර  
ගැනීමට හා එසේම පවත්වා ගැනීමට හා වර්ධනය කිරීමට ආයතනය හා  
සම්බන්ධ විවිධ පාර්ශවයන් සමග සම්බන්ධතාවයක් ගොඩනගා  
ගැනීම සඳහා ක්‍රියාකාරීම මහජන සම්බන්ධතා ලෙස හැඳින්විය හැක

සුජ් අලෙවිකරණය - ඉලක්ක පාරිභෝගිකයන් සමග සුජ්ව සන්නිවේදනයක්  
පවත්වා ගනිමින් ඔවුන්ගේ නිෂ්පාදිත මිලදී ගැනීම සඳහා  
පෙළඹවීම සුජ් අලෙවිකරණය ලෙස හැඳින්වේ. කිසිදු  
අතරමත් පාර්ශවයක් සම්බන්ධ කර තොගතී

ඉසවි හා අත්දැකීම් - ආයතනයක අනුග්‍රහය සහිතව ව්‍යාපාර දිනපතා හෝ විශේෂ  
අවස්ථාවල හෝ සංවිධානාත්මකව කරනු ලබන අන්තර  
ක්‍රියාකාරී කටයුතු, වැඩසටහන් ඉසවි හා අත්දැකීම් වේ. මෙයින්  
නිෂ්පාදිත හා සන්නම් පිළිබඳ සුවිශේෂීව සන්නිවේදන වැඩසටහන්  
නිර්මාණයිලිව ඉදිරිපත් කෙරේ. මෙහිදී ගනුදෙනුකරුවන් සක්‍රීයව  
සහායාගිවීමක්ද සිදුවිය හැකිය

- ❖ ප්‍රවර්ධනයේ වැදගත්කම දක්වන්න
- ❖ ප්‍රවාරණයේ මූලික ගුණාංග දක්වන්න
- ❖ 2018 II- 6- IV විවිධ අරමුණු සඳහා ව්‍යාපාර විසින් ප්‍රවාරණය හාවිතා කරනු ලැබේ. ප්‍රවාරණයේ අරමුණු 4ක් පහදන්න

- ❖ ව්‍යාපාරයක් විසින් ප්‍රවාරණය යොදාගත්තා විවිධ අවස්ථා මොනවාද?
- ❖ 2018-I-38 (අ) මුදල් ගෙවා අපෝද්ගලිකව හා සේවා ප්‍රවර්ධනය කිරීම  
වන අතර ඉලක්ක කරගත් ගනුදෙනුකරුවන් පෙළඳවීම සඳහා  
කරනු ලබන කෙටිකාලීන දිරිගැනීමේ බැඩිසටහන් වේ
- ❖ 2016-I-25 පහත වගුවේ X තීරුව මගින් අලෙවිකරණ සන්නිවේදන මිගු  
(අලෙවි ප්‍රවර්ධන ක්‍රම) හා Y තීරුව මගින් ඒ සඳහා නිදසුන් කිපයක් දැක්වේ

X	Y
A- ප්‍රවාරණය	1. කුසපත් ඇදීම මගින් ත්‍යාග පිරිනැමීම
B- විකණුම් ප්‍රවර්ධනය	2. රුපවාහිනී දැන්වීම පල කිරීම
C- මහජන සම්බන්ධතා	3. ගෙයින් ගෙට ගොස් හා සේවා අලෙවි කිරීම
D- පුද්ගල අලෙවිය	4. ක්‍රිඩා උත්සව සඳහා අනුග්‍රාහකත්වය ලබාදීම

අලෙවිකරණ සන්නිවේදන මිගු අනුව නිදසුන් නිවැරදිව ගලපා ඇති කාණ්ඩය  
තෝරන්න

1. A-1 , B-4 , C-2 , D-3
  2. A-2 , B-1 , C-4 , D-3
  3. A-2 , B-3 , C-1 , D-4
  4. A-3 , B-2 , C-4 , D-1
  5. A-4 , B-2 , C-3 , D-1
- (.....)

- ❖ ප්‍රවාරණ මාධ්‍යයක් තෝරාගැනීමේදී සලකා බැලිය යුතු සාධක මොනවාද?

- ❖ විකුණුම් ප්‍රවර්ධනයේ මූලික ගුණාංග දක්වන්න
  
  
  
  
  
  
  
  
  
- ❖ මහජන සම්බන්ධතා ව්‍යාපාරයක සාර්ථකත්වයට දායක විය හැකි ආකාරය දක්වන්න
  
  
  
  
  
  
  
  
  
- ❖ විකුණුම් සහායකයෙකු සිතුව පැවතිය යුතු ගුණාංග මොනවාද?
  
  
  
  
  
  
  
  
  
- ❖ කාර්මික භාණ්ඩ අලෙවි කිරීම සඳහා “පෙරද්ගලික අලෙවිය” ප්‍රවර්ධන ක්‍රමයක් ලෙස යොදාගැනීමට හේතු දක්වන්න
  
  
  
  
  
  
  
  
  
- ❖ සාප්‍ර අලෙවිකරණයේ වැදගත්කම දක්වන්න

❖ සාපුරු අලෙවිය සඳහා යොදාගන්නා කුම මොනවාද?

❖ ඉසව් හා අත්දැකීම්වල සුවිශේෂී ලක්ෂණ මොනවාද?